



නැංවා

නායල් සිජුන් සඳහා
භාරිසරික ත්‍රියාකාරකම්
මාර්ගෝජදේශය



පරිකර අමාත්‍යාංශය


භාරිසරික සංවේදී නුම් ප්‍රදේශීවල ජෙව් ව්‍යවධිත්වය
සංරක්ෂණය හා පරිකර පද්ධති කේවා නඩත්තු ව්‍යුහාතිය





වෛදා

භාසල් සිඹුන් සඳහා
භාරිතරික ක්‍රියාකාරකම්
මාර්ගෝපදේශය



ප්‍රකාශනය:

පරිසර සංවේදී තුම් ප්‍රදේශවල ජෙව් විවිධත්වය
සංරක්ෂණය හා පරිසර පද්ධති සේවා තබන්තු ව්‍යාපෘතිය
පරිසර අමාත්‍යාංශය

හිමිකම්:

① පරිසර අමාත්‍යාංශය
සියලුම හිමිකම් ඇවේරිණි

ව්‍යාපෘති සම්බන්ධිකරණය:

පරිසර අමාත්‍යාංශය
නිරෝගා කුමාරී
කේමා කස්තරීආරච්චි
එක්සැන් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන
සුගන්ධී සමරසිංහ
මංසුල බණ්ඩාර

තාක්ෂණික දායකත්වය:

IUCN, සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය

සම්පත් දායකයන්:

නාලින් පෙරේරා
සම්පත් ඩී. එ. ගුණතිලක
වාසනා ඩී සිල්වා
ආනන්ද මල්ලවතන්ත්‍රි

උප්‍රවා ගැනීම්:

පරිසර අමාත්‍යාංශය (2020), විල්ලු පාසල් සිසුන් සඳහා
පාරිසරික ත්‍රියාකාරකම මාර්ගෝපදේශය,
පරිසර අමාත්‍යාංශය, බන්තරමුල්ල, පිටු 48

මෙම කානියේ අයිතිය පරිසර අමාත්‍යාංශය සතුය. පරිසර අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙහි සඳහන් කිසිවක් කවර ඇපුරකින් හෝ උප්‍රවා පළ කිරීම සපුරා තහනමිය.

කවරයේ ජායාරූපය:

සේන්ත විල්ලුව, අරුවක්කාලු
② නාලින් පෙරේරා

ජායාරූප:

නාලින් පෙරේරා

රූප සටහන්:

ප්‍රසාද කළුදේරා | රොමොජා පෙරේරා

හානා සංස්කරණය:

නිරමලා පියසිලි | නන්දා දේවගිරි

සිතියම් සැකසුම්:

දරුණු විශේෂීංහ

පිටු සැකසුම්:

DesignSquare

මුද්‍රණය: සීමාසහිත කරුණාරත්න සහ පුතුයෝ

ISBN : 978-955-8395-47-9

2020 අගෝස්තු

ජයා

| | |
|--|----------|
| විශ්ලේෂණ | 5 |
| විශ්ලේෂණ පරිසර පද්ධතියක ලක්ෂණ | 6 |
| විශ්ලේෂණ පාරිසරික විද්‍යාගාරයට පිවිසීමට උපදෙස් | 8 |
| මෙම ක්‍රියාකාරකම්වල දී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු | 9 |
| <hr/> | |
| ක්‍රියාකාරකම 01 සිතියමක් භාවිතයෙන් විශ්ලේෂණ හැඩය සහ ප්‍රමාණය හඳුනා ගැනීම | 10 |
| ක්‍රියාකාරකම 02 විශ්ලේෂණ පද්ධතිවල කාලීනව සිදුවන වෙනස්කම් හඳුනා ගැනීම | 12 |
| ක්‍රියාකාරකම 03 විශ්ලේෂණී පක්ෂීන්ගේ වාසස්ථාන නැඹුරුව අධ්‍යයනය කිරීම | 13 |
| ක්‍රියාකාරකම 04 විශ්ලේෂණ ගාක විවිධත්වය හඳුනා ගැනීම | 15 |
| ක්‍රියාකාරකම 05 විශ්ලේෂණ ආභාරදාම සහ ආභාර ජාලය හඳුනා ගැනීම | 17 |
| ක්‍රියාකාරකම 06 විශ්ලේෂණ ආභාර ජාලය පිළිබඳ නාට්‍යයක් නිර්මාණය කිරීම | 18 |
| ක්‍රියාකාරකම 07 විශ්ලේෂණ සිත්තර ඇසීන් | 19 |
| ක්‍රියාකාරකම 08 ජන කවියේ විශ්ලේෂණ | 21 |
| ක්‍රියාකාරකම 09 මුතුන් මින්තන් දුටු විශ්ලේෂණ | 22 |
| ක්‍රියාකාරකම 10 විශ්ලේෂණී රහස් පරීක්ෂකයෝ | 23 |
| ක්‍රියාකාරකම 11 විශ්ලේෂණී රස පරීක්ෂකයෝ | 25 |
| ක්‍රියාකාරකම 12 විශ්ලේෂණ දින සැමරුම | 26 |
| ක්‍රියාකාරකම 13 “අපේ විශ්ලේෂණ”, විශ්ලේෂණ සුරකිත සමාජ ජාලය | 27 |
| ක්‍රියාකාරකම 14 විශ්ලේෂණ තොරතුරු පූරුෂව | 28 |
| <hr/> | |
| ඇමුණුම 01 විශ්ලේෂණී සත්ත්ව කාණ්ඩ සහ ගාක ලැයිස්තුව | 29 |
| ඇමුණුම 02 විශ්ලේෂණ පද්ධතියක දක්නට ලැබෙන සත්ත්ව විශේෂ කිහිපයක් | 47 |
| ඇමුණුම 03 විශ්ලේෂණ පාරිසරික ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශක පොත් ලැයිස්තුව | 48 |

විල්ලු කවිය

| | |
|--------------------------------|----------|
| අම් කොටී වග වලසුන් මැද සැරිසරන | මුව |
| නොම අඩුවක් කුක් පුරවන සියෙක් | කව |
| ඉදහිට ඇදෙන කටුසු සර්ප | ඉදුබුව |
| විල්ලු වරැණු පැවසිය හැක අඩු | හැතිව |
| විල් මල් යායේ සැරිසරා බිඟු | කැලේශා |
| ගෙන රෝස්සුනේන් බැඳී මහ | වදේශා |
| ඒ මි විතට ඇදෙන වැලුහින්නකි | කැලේශා |
| පැදියෙන් නොබැඳී අරුම තව බේ | ඇතේශා |
| සුදට සුදේ කොක්මොට | යායේශා |
| තවන් සුදට කොක්කු රැන | මුහුලේශා |
| බැත නොපිසෙන වී ඇති මහ | විලේශා |
| විස නොදමනු මෙය අප හට | ඇගේශා |
| අපා දෙපා සිවුපා සතුනැති | විල්ලුව |
| විෂය කුවෙනි මග හමුවුන | විල්ලුව |
| සුනිල දියෙන් සතසෙන දෙන | විල්ලුව |
| සඳා රකිමු ලොවක් වටින | විල්ලුව |

පබැදුම
නාලින් පෙරේරා

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති විල්පුවක්

5

මිල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇති විල්පුවක්

ශ්‍රී ලංකාවේ වයඹයිග වියලි කලාපයේ තැනිතලා ප්‍රදේශවල දක්නට ලැබෙන වෘත්තාකාර හෝ ඕච්චලාකාර හැඩයක් සහිත ස්වාහාවික තෙන් බෑම විල්පු ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව වනාතවිල්පුව, සිලාවතුර සහ විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව විල්පු පරිසර පද්ධති අපට දැකගත හැකිය.

එමෙන්ම ගාක සහ සත්ත්ව විශේෂ රාජියකට වාසනුම් වීම, වෙනත් පරිසර පද්ධතිවලින් පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි වීම, සමස්ත පරිසර පද්ධතියම පහසුවෙන් නිරික්ෂණය කළ හැකිවීම ආදි හේතු නිසා ජෙව විවිධත්වය, පරිසර පද්ධතියක ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම, ස්වභාවික පරිසරයක ගාක සතුන් නිරික්ෂණය


වැනි පාරිසරික ක්‍රියාකාරකම් පාසල් සිසුන්ට හඳුන්වා දීම සඳහා ස්වාහාවික පාරිසරික විද්‍යාගාරයක් ලෙස ද විල්පු පරිසර පද්ධතිය වැදගත් වේ.

අද වනවිට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ආරක්ෂිත ප්‍රදේශවලින් බාහිරව පිහිටා ඇති විල්පු පරිසර පද්ධති විනාශ වෙමින් පවතී. ආරක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව පිහිටා ඇති මෙවැනි පාරිසරික සංවේදී ප්‍රදේශ ආරක්ෂා කිරීමට නම් අවට ප්‍රජාව මෙම පරිසර පද්ධතිවල වට්නාකම පිළිබඳව අවබෝධ කරගත යුතුය. මෙම පොතෙහි ඇති පාරිසරික ක්‍රියාකාරකම් මගින් විල්පු පිළිබඳව පාසල් සිසුන්ද ඒ හරහා සමස්ත ප්‍රජාවද දැනුවත් කිරීමට කටයුතු කිරීම මෙහි මූලික අරමුණ වේ.

විල්ලු පරිසර පද්ධතියක ලක්ෂණ

විල්ලු තෙත් බිම් පරිසර පද්ධතියක් බැවින් කාලීනව හෝ වසර පුරාම හෝ ජලය පවතී. විල්ලු පරිසර පද්ධතියක ඇති ප්‍රධානතම හොඨතික සාධකය ජලය වේ. මෙම පරිසර පද්ධතියේ ඇති ජලය නිශ්චල එනම් ගලා තොයන තත්ත්වයේ ඇත. ස්වභාවික තත්ත්වයේ පවතින විල්ලුවකට ජලය ලැබෙන එකම ප්‍රහවය වර්ෂාව නිසා කාලීනව වර්ෂාව ලැබෙන ප්‍රමාණය සහ වියලි කාලයේ ස්වභාවය අනුව ජල මට්ටම වෙනස් වේ.

සමහර විල්ලු වියලි කාලයේ සම්පූර්ණයෙන්ම ජලය රහිත වේ. විල්ලුවක සාමාන්‍ය හැඩා වෘත්තාකාර හෝ ඕවලාකාර වේ. එහි මධ්‍ය කළාපය සාපෙක්ෂව පහත්ව පිහිටා ඇති අතර මෙය ජලය රස් වන කළාපය වේ. මධ්‍යයේ සිට පිටතට ගමන් කිරීමේ දී විවිධ උප කළාප පිහිටා ඇති අතර පහත දක්වා ඇති විල්ලුවක හරස්කඩ රැපයෙන් මෙහි කළාප දක්වා ඇත. විල්ලුවේ ඇති ජල මට්ටමත් සමඟ මෙම කළාපවල ප්‍රමාණය සහ පිහිටීම කාලීනව වෙනස් වන අන්දම දැකිය හැකිය.




- A - කාලීනව ජලයෙන් යට වන විල්ලුවේ සහ වනාන්තරයේ ගාක ප්‍රජාව
- B - කාලීනව ජලයෙන් යට වන වියලි සහ ත්‍රැණ/පැලැටි සහිත ප්‍රදේශය
- C - කාලීනව ජලයෙන් යට වන තෙත් සහ ත්‍රැණ/පැලැටි සහිත ප්‍රදේශය
- D - මධ්‍ය තටුවෙන් වර්ධනය ගාක ප්‍රජාව
- E - වගුරු ගාක ප්‍රජාව
- F - ජලජ ගාක ප්‍රජාව

ඉහත දක්වා ඇති එක් එක් කළාපවල දක්නට ලැබෙන ගාක ප්‍රජාවේ සංශ්‍යතිය එකිනෙකට වෙනස් බව මෙම පොතහි විස්තර කර ඇති විල්ලු ගාක ක්‍රියාකාරකම මෙහින් පැහැදිලි වනු ඇත. විල්ලු පරිසර පද්ධති ක්ෂීරපායි, පක්ෂී, උරග, උහයැලී සහ මත්ස්‍ය වැනි පාඨ්‍යව්‍යීන් මෙන්ම අපාජ්‍යව්‍යීන් කාණ්ඩා රාජියකට වාසස්ථානය වේ. විල්ලු අවට ජ්‍යෙන් වන අලින්, කුලු මිලන්, ගේනුන් වැනි ගාක හක්ෂක ක්ෂීරපායීන්ගේ ආහාර බිම් ලෙසද අනෙකුත් ක්ෂීරපායීන්ගේ ජල අවශ්‍යක සපුරා ගැනීමටද මෙම පරිසර පද්ධති දායක වේ. ජලජ පක්ෂී විශේෂ

රාජියක ආහාර බිම් මෙන්ම කිහුලන් වැනි උරග විශේෂවල වාසස්ථාන ලෙස ද විල්ලු වැදගත් වේ. විල්ලු පරිසර පද්ධතියක සාමාන්‍යයෙන් ස්වභාවිකව භමු වන මත්ස්‍ය විශේෂය හොරදුණ්නේයා වන අතර මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ඇති විල්ලුවල ද්වීතීයිකව හඳුන්වා දුන් මත්ස්‍යය විශේෂ කිහිපයක්ද ජ්‍යෙන් වේ.

තවද මිරිදිය කකුලිවන්, මිරිදිය මොලස්කාවන්, බත් කුරන්, දියරුටන්නන් සහ දිය කුරුම්ණීයන් වැනි අපාජ්‍යව්‍යී සන්න්ව කාණ්ඩා රාජියක් විල්ලු ආශ්‍රිතව ජ්‍යෙන් වේ.



විල්පත්තු ජාතික වනෙන්දානයේ සහ වනාත්මල්ලට ප්‍රදේශයේ විල්ප සිතියම

විල්ලු පාරිජරක විද්‍යාගාරයට ක්‍රියාකාරකම උග්‍රදෙශ්

ප්‍රාථමික සහ ද්‍රීතියික පාසල් දරුවන්ට විල්ලු ආග්‍රිතව පහසුවෙන් කළ හැකි පාරිජරක ක්‍රියාකාරකම කිහිපයක් මෙම පොතේ විස්තර කර ඇත.

විල්ලු පිළිබඳ වැඩිදුර තොරතුරු මෙහි ඇමුණුම 03 යටතේ දක්වා ඇති මුලාගුවලින් ලබා ගත හැකි අතර මෙම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මුළුක හැඳින්වීමක් පමණක් මෙහි දක්වා ඇත. විල්ලු ආග්‍රිතව නිරික්ෂණය කළ හැකි ගාක සහ සත්ත්ව විශේෂ කිහිපයක පමණක් ඡායාරූප මෙම පොතට ඇතුළත් කර ඇති අතර මෙහි ඇමුණුම 03 හි දක්වා ඇති ගාක සහ සත්ත්ව කාණ්ඩ හඳුනා ගැනීමේ මාර්ගෝපදේශක පොත් භාවිත කර විල්ලුවාසී ජීවීන් හඳුනා ගත හැකිය.

නොදන්නා ගාක හෝ සත්ත්ව විශේෂයක පැහැදිලි ඡායාරූපයක් ලබා ගැනීම, මෙටැනි ජීවීන් පහසුවෙන් හඳුනා ගැනීමට අත්වැළක් වේ. එසේ නැතහෙත් හඳුනා ගැනීමට අවශ්‍ය ජීවියාගේ ලක්ෂණ රුප සටහනක විස්තරාත්මකව සටහන් කළ යුතුය. ගාකයක හෝ සත්ත්වයක් ඡායාරූපක් ගැනීමේ දී හඳුනා ගැනීමට පහසු වන අයුරින් ලක්ෂණ පැහැදිලි ලෙස පෙනෙන ලෙස, විවිධ කෝණවලින් ලබා ගැනීම වඩා යුදුස්‍යය. ගාක විශේෂයක නම් පත්‍ර, මල්, ගෙඩි ආදිය පැහැදිලිව පෙනෙන ලෙස ඡායාරූප ලබා ගත යුතුය.

මෙහි සඳහන් ක්‍රියාකාරකම පහසුවෙන් කිරීම සඳහා විල්ලු පරිජර පද්ධතියක සාමාන්‍යයෙන් හමු වන ගාක සහ සත්ත්ව කාණ්ඩවල ලැයිස්තුවක් ඇමුණුම 01 හි විද්‍යාත්මක නාමය සහ පොදු නාම සහිතව දක්වා ඇත.

මෙහි සඳහන් කර ඇති ක්‍රියාකාරකම වැඩි ප්‍රමාණයක් අවම සම්පත් ඇති පුදේශයක ව්‍යව ද පහසුවෙන් සිදුකළ හැකි අතර, පුදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිජර අධිකාරිය හෝ කළාප අධ්‍යාපන කාර්යාල හරහා අවශ්‍ය දැනුම සහ සම්පත් ලබා ගැනීමේ හැකියාව ද පවතී.

විල්ලු පරිජර පද්ධති හඳුනා ගැනීමට යන පළමු ක්ෂේත්‍ර වාරිකාවේ දී පමණක් හෝ ගාක සහ සත්ත්ව හඳුනා ගැනීම පිළිබඳ විශේෂයක් දැනුම ලබා ගැනීම මෙහි සඳහන් ක්‍රියාකාරකම්වල නියැලීමට මහතු පිටුවහලක් වනු ඇත.

සිසු දරුවන්ගේ වයස් කාණ්ඩවලට ඇතුව මෙම ක්‍රියාකාරකම සැලසුම් කළ හැකි අතර සමහර ක්‍රියාකාරකම පරිජර නියම කණ්ඩායමේ හෝ පාසලේ විද්‍යා සංගමයේ කණ්ඩායම් ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ හැකිය. එක් එක් ක්‍රියාකාරකම සඳහා කුඩා ව්‍යාපෘති යෝජනාවක් සකස් කර එම ක්‍රියාකාරකම් සඳහා වැය වන මුදල් ප්‍රමාණය පිළිබඳව ඇස්කමීන්තුවක් සකස් කිරීමෙන් මෙම ක්‍රියාකාරකම්වල සැලසුම් සහගත ලෙස නියැලීමට හැකියාව ලැබේ.

මෙම සඳහන් ක්‍රියාකාරකම සඳහා සිසු දරුවන්ගේ හෝ දෙම්විපියන්ගේ මුදල යොදා ගැනීම අවශ්‍ය නොවන අතර ව්‍යාපෘති යෝජනා පත්‍රයක් සකස් කර පුදේශයේ පොද්ගලික ආයතනයකට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිජර අධිකාරිය වැනි පරිජරය සම්බන්ධ රාජ්‍ය ආයතනයකට ඉදිරිපත් කර ඔවුන්ගේ වාර්ෂික අධ්‍යාපන වැටසටහන් තුළට මෙම ක්‍රියාකාරකම ඇතුළත් කර ගත හැකිය. සැම වයසකම සිසුන් කණ්ඩායම්වලට ඔවුන්ගේ හැකියාවට ගැලපෙන ආකාරයට ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙම ක්‍රියාකාරකම සිදුකළ හැකිය.

එක් එක් ගුෂ්කී සඳහා වඩාත් ගැලපෙන ක්‍රියාකාරම් පහත වග්‍යෙන් සටහන් කර ඇත.

| ගුෂ්කීය | නිරදේශීක ක්‍රියාකාරකම් |
|---------------------|-------------------------------|
| 1-3 ගුෂ්කී සිසුන් | 7 10 12 |
| 4-6 ගුෂ්කී සිසුන් | 3 5 6 7 8 10 12 |
| 7-9 ගුෂ්කී සිසුන් | 1 2 3 4 5 6 7 8 9 10 11 12 14 |
| 10-13 ගුෂ්කී සිසුන් | 1 2 3 4 9 11 12 13 14 |

මෙම ක්‍රියාකාරකම්වල ඇඟිල් සැලකීම්වන් වියයුතු කරනු

විල්පු පරිසර පද්ධති නිරික්ෂණය කිරීම සහ පාරිසරික ක්‍රියාකාරකම් සඳහා දරුවන් විල්පු පරිසර පද්ධති වෙත යොමු කිරීම වැඩිහිටි කණ්ඩායමක නිරික්ෂණය යටතේ කළ යුතුය.

සමහර විල්පු ආශ්‍රිතව වන අලින්, කළ මීමන්, කිමූලන් සහ විෂ සහිත සර්පයන් වාසය කරන බැවින් පළපුරුදු වැඩිහිටියන් හෝ වන්ත්වී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ මෙම ක්‍රියාකාරකම් සිදුකළ යුතුය.

විල්පු ක්ෂේත්‍ර වාරිකා හෝ පාරිසරික ක්‍රියාකාරකම්වලට ප්‍රථම විල්පු පිළිබඳව හැඳින්වීමක් කිරීම වඩා යෝගා වේ.

විල්පු ආශ්‍රිත ක්‍රියාකාරකම් කිරීමට වඩාත් යෝගා වන්නේ උදය සහ සවස් කාලය බැවින් එම කාලය වැඩසටහන් සඳහා යොදා ගැනීම වඩා යෝගා වේ.

විල්පු ස්වාභාවික පරිසර පද්ධතියක් බැවින් අපි එහි ආගන්තුකයෝ වෙමු. එබැවින් විල්පු වාසී සතුන්ට සහ ගාකවලට හානියක් තොවන ලෙස නිරික්ෂණ සහ ක්‍රියාකාරකම් සිදුකළ යුතුය. අධික ලෙස ගබඳ තොකළ යුතු මෙන්ම විශේෂයෙන්ම පක්ෂී රංවුවලට බාධා තොකළ යුතුය.

මබ විසින් ගෙන යන සියලු දේ නැවත ආපසු ගෙන යා යුතුය. කිසි විටෙක කැලී කසල බැහැර තොකළ යුතුය.

විල්පු ආශ්‍රිත ක්‍රියාකාරකම් දිවා කාලයේ කිරීමට සැලසුම් කරන්නේ නම් අධික අවුරුදුම්යෙන් ආරක්ෂා වීමට සැලසුමක් තිබිය යුතුය. පානිය ජලය සහ ප්‍රමාධාර පිළිබඳව සැලකීම්ත් වන්න.

විල්පු සංවේදී පරිසර පද්ධතියක් බැවින් විශාල කණ්ඩායමක් විල්පු පරිසර පද්ධති වෙත එකවර යොමු කිරීම සුදුසු තාත.



ක්‍රියාකාරකම 01

සිතියමක් නාවිතයෙන් විළ්පුවල තැබිය සහ ප්‍රමාණය හැඳුනා ගැනීම

මිනිස් බලපෑම් හේතුවෙන් භානියට බදුන් වී ඇති විළ්පු හැර, ස්වාභාවික තත්ත්වයේ ඇති විළ්පු වෘත්තාකාර හෝ ඕච්චාකාර හැඩියක් ගනී. විළ්පුවේ මධ්‍යය එහි පරියන්ත කළාපයට වඩා පහත් මට්ටමක එනම් අවපාතයක් ආකාරයට පිහිටා ඇත. තවද ඒ විෂමතා ලක්ෂණ අනුව විළ්පුවල ප්‍රමාණය ද එකිනෙක වෙනස් වේ. විළ්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති පෙරිය විළ්පුව විශාල ප්‍රමාණයේ විළ්පුවක් වන අතර වනාතවිළ්පුව පුද්ගලයේ දක්නට ඇත්තේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ විළ්පු වේ.

මෙම කොටස මගින් දක්වා ඇත්තේ විළ්පුවල භෞතික ස්වරුපය හඳුනා ගැනීම සඳහා වැදගත් වන ක්‍රියාකාරකම කිහිපයකි.

10

අවශ්‍ය දැනුවත් අවශ්‍ය සිතියම් උපාංගය (google earth pro)

ක්‍රමය

- අන්තර්ජාලයට සබැඳූ පරිගණකයක් හරහා ගුගල් අර්ත් සිතියම් උපාංගය (google earth pro) සක්‍රිය කරගන්න. ඉන්පසු ශ්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානයට යොමුවේ ප්‍රත්තලම කළපුව ආධාරයෙන් වනාතවිළ්පුව පුද්ගලය වෙත පිවිසෙන්න. ගුවන් ජායාරුපයක් නිරික්ෂණය කරන ආකාරයෙන් වනාතවිළ්පුව පුද්ගලය මනාව නිරික්ෂණය කරන්න. එහි දී ඔබට ඕච්චාකාර හැඩියෙන් යුතු විළ්පු කිහිපයක් නිරික්ෂණය කළ හැකි වනු ඇත. අරුවක්කාල පුණුගල් කැණීම් නිධියට නැගෙනහිරින් පවතින සේත්ත විළ්පුව ද ඔබට නිරික්ෂණය කළ හැකි වනු ඇත .


- ඉන්පසු ඔබ තෝරා ගත් විළ්පුව විශාල කර මනාලෙස තිරයේ දිස් වන ආකාරයට සකසා ගන්න.

- ගුගල් අර්ත් මෙනුවේ උපාංග (Tools) යටතේ ඇති මිනුම් (Ruler) මෙවලම සක්‍රිය කර, එමගින් ඔබ තෝරා ගත් විළ්පුවේ අරය, පරිධිය සහ එයට අයත් භූමි ප්‍රමාණය, එය සිතියමිගත කරන අවස්ථාවේ පවතින ජල පාෂ්චියේ ප්‍රමාණය ආදිය ගණනය කළ හැකිය.


- මෙයට අමතරව ගුගල් අර්ත් සිතියම් මෙනුවේ නිරික්ෂණ මෙවලමේ ඇති පැරණි ජායාරුප උපාංගය (menu > view > historical imagery) සක්‍රිය කර පසුගිය වසර 20ක පමණ කාලයක් දක්වා ඇතියේ භූමි ලක්ෂණ නිරික්ෂණය කරන්න. ඔබ නිරික්ෂණය කරන කාලය ඇතුළත විළ්පු සහ ඒ අවට භූමි පරිභේදන රටාවන් වෙනස් වී ඇති දැයි ඉතා සැලකිලේලත් නිරික්ෂණය කර ඔබේ නිගමනය සටහන් කරන්න.

- ඔබ විසින් ගුගල් අර්ත් සිතියම් උපාංගය මගින් නිරික්ෂණය කරන ලද ඒ ලක්ෂණ සහ ස්වරුපය විළ්පු වෙත අධ්‍යයන වාරිකාවක් යොදා ගැනීමෙන් ක්ෂේත්‍රයේ දීම නිරික්ෂණය කරන්න.

- ඔබ පුද්ගලයේ ඇති විළ්පු හඳුනා ගෙන ඒවායේ නම (menu > add > place mark) ආධාරයෙන් ගුගල් අර්ත් සිතියමේ සටහන් කරන්න. පුද්ගලයේ ඇති විළ්පුවල නම් සහිතව සිතියමක විශාලව සකස් කරන ලද මුද්‍රණයක් ලබා ගන්න.



ගුගල් අර්ථ සිතියම් උපාංගය අනුසාරයෙන් විශ්ලේෂක හූම් ප්‍රමාණය සහ වට ප්‍රමාණය ගණනය කරන ආකාරය



ගුගල් අර්ථ සිතියම් උපාංගය අනුසාරයෙන් විශ්ලේෂක් නම් කරන ආකාරය

ක්‍රියාකාරකම 02

විළ්ලු පරිසර පද්ධතිවල කාලීනව සිදුවන වෙනස්කම් හඳුනා ගැනීම

විළ්ලු පරිසර පද්ධතියක් වර්ෂය පූරාම එකම ආකාරයකට පවතින්නේ නැත. විශේෂයෙන්ම වර්ෂයේ විවිධ කාලවල පවතින දේශගුණ තත්ත්වයන්ට අනුකූලව විළ්ලුවේ ජල මට්ටම සහ පැළැටි වැස්මේ ස්වරුපය වෙනස් වේ. විළ්ලු පරිසර පද්ධතියක් කාලීනව වෙනස් වන ආකාරය හඳුනා ගැනීම මෙම ක්‍රියාකාරකමේ මූලික අරමුණ වේ.

අවශ්‍ය දැනුවත් සිතියමක්, සටහන් පොතක්, පැන්සල්, පාට පැන්සල්

නුමය

1. ගුගල් අර්ථ සිතියමක් ආධාරයෙන් ඔබ තෝරාගත් විළ්ලුවේ වෙළසරිය මොනා ලෙස දැක්වෙන මූලික පිටපතක් ලබා ගන්න. මෙහි දී විළ්ලුවේ පරිමාණය ද ඇතුළත් කරන්න. ගුගල් අර්ථ සිතියමක පිටපතක් ලබාගත නොහැකි නම් තරමක් විශාල කොළයක විළ්ලුවේ හැඩය පරිමාණයකට ඇද, එහි ජායා පිටපත් කිහිපයක් ලබා ගන්න.
2. වසරක් තුළ දී විළ්ලුව නිරීක්ෂණ කළ හැකි කාල පරාසය තීරණය කරන්න. මෙය අවම වශයෙන් මාස තුනක කාල පරාසයකින් සිදුකළ යුතු අතර, මාසයක කාල පරාසය වචා සුදුසු වේ.
3. පාට පැන්සල් ආධාරයෙන් විළ්ලුවේ බාහිර ස්වරුපය සටහන් කරන්න. මෙහි දී පහත සඳහන් දේවල් පිළිබඳව සැලකිලිමත් වන්න. ජලය පවතින පුදේශය, තෙත් නැතහොත් මධ්‍ය සහිතව පවතින පුදේශ, ජලය ආසන්නව විශාල තාණ සහ වල් වී වර්ග ව්‍යාප්තව ඇති කළාපය, දම් පැහැති මල් සහිත විල් පලා ව්‍යාප්තව ඇති කළාපය, සුදු පැහැති මල් සහිත කොක්මොට ව්‍යාප්ත වී ඇති කළාපය, තාණ සහිත කළාප සහ වැළි හෝ පස් සහිත කළාපවල ව්‍යාප්තිය පරිමාණයකට අනුව පාට යොදා සටහන් කරන්න. යොදා ගත් පාට සඳහා සුවියක් පවත්වා ගන්න.

4. ඔබ විළ්ලුවේ ස්වභාවය සටහන් කරන කාල පරාසයට අදාළ වන පොදු දේශගුණ තත්ත්වය පිළිබඳව සටහන් තබා ගන්න. උදා: මෝසම් වර්ෂා සමය, ගිගරුම් සහිත අන්තර්මෝසම් වර්ෂා සමය, තද ඉඩෝර සමය
5. අධ්‍යයනය අවසානයේ විළ්ලු පරිසරය වෙනස් වන ආකාරය පිළිබඳව වාර්තාවක් සකස් කරන්න.
6. පාසල් රස්වීමේ දී හෝ පරිසර කම්ටුවේ දී ඔබේ සෞයා ගැනීම් පිළිබඳව ඉදිපත් කිරීමක් කරන්න.
7. පුවත්පතක් හෝ සගරාවක් සඳහා විළ්ලු පරිසරය වෙනස් වන ආකාරය පිළිබඳව ලිපියක් සකස් කරන්න.

විළ්ලු පරිසර පද්ධතියක් වර්ෂය පූරාම එකම ආකාරයකට සවතින්නේ නැත. විශේෂයෙන්ම වර්ෂයේ විවිධ කාලවල පවතින දේශගුණ තත්ත්වයන්ට අනුකූලව විළ්ලුවේ ජල මට්ටම සහ පැළැටි වැස්මේ ස්වරුපය වෙනස් වේ. විළ්ලු පරිසර පද්ධතියක් කාලීනව වෙනස්කම් හඳුනා ගැනීම මෙම ක්‍රියාකාරකමේ මූලික අරමුණ වේ.

විල්ලුවාසී පක්ෂීන්ගේ වාසස්ථාන නැඹුරුව අධ්‍යයනය කිරීම

විල්ලු පරිසර පද්ධතියක විවිධ විශේෂවලට අයත් පක්ෂී විශේෂ නිරික්ෂණය කළ හැකිය. මෙම එක් එක් විශේෂය විල්ලුවේ ඒකාකාරී ලෙස සැම ස්ථානයකම ව්‍යාප්ත වී තැති බව කෙටි නිරික්ෂණයකින් පවා පෙනී යනු ඇතු. එක් එක් පක්ෂී විශේෂය හෝ පක්ෂී කාණ්ඩයට අදාළව විල්ලු පරිසර පද්ධතියේ ඔවුන් වඩාත් ප්‍රියකරන වාසස්ථාන පිළිබඳව නිරික්ෂණය කිරීම මෙම අධ්‍යයනය සඳහා පදනම් වේ. විල්ලු ආශ්‍රිතව සැලකිය යුතු ප්‍රමාණයක සංකුම්ණික පක්ෂීන් වාසය කරන බැවින් ශ්‍රී ලංකාවට සංකුම්ණික පක්ෂීන් පැමිණෙන ඔක්තොබර්-මාර්තු අතර කාලය මේ අධ්‍යයනය සඳහා යොදා ගැනීම වඩාත් යෝගා වේ.

අවශ්‍ය දාස

පක්ෂීන් හඳුනා ගැනීම සඳහා මාර්ගෝපදේශක පොතක්, දත්ත සටහන් කරගැනීමට පොතක් සහ පැන්සල්, පක්ෂී නිරික්ෂණය සඳහා දෙනෙනියක් යොදා ගැනීම වඩා පූදුසුය.

ක්‍රමය

1. විල්ලු පරිසර පද්ධතියක ඇති විවිධ වාසස්ථාන හෝ උප කොටස් හඳුනා ගන්න. මෙම වාසස්ථාන ලෙස විවෘත ජලය සහිත ගැඹුරු පුදේශ, ජලපු ගාක සහිත නොගැඹුරු පුදේශ, ජලපු ගාක රහිත නොගැඹුරු පුදේශ, මඩ සහිත පුදේශ, තණකොළ සහිත පුදේශ, කොක්මොට කළාපය, වැලි තීරය, කුඩා පැදුරු කළාපය සහ විල්ලු වටා ඇති වනාන්තර/ගෙවතු පුදේශය.

2. ප්‍රථමයෙන්ම ඉහත එක් එක් උප කළාප වෙන් වෙන්ව හඳුනාගත යුතුය. ඉන්පසු එක් උප කළාපයක නිශ්චිත කාලයක් ගතකර (උදාහරණයක් ලෙස විනාඩි 5ක්) එම අවස්ථාවේදී නිරික්ෂණය කළ හැකි පක්ෂී විශේෂ සහ සංඛ්‍යා සටහන් කරගත යුතුය. එම කළාප හරහා අහමු ලෙස ගමන් කරන පක්ෂීන් මෙම සටහනෙන් ඉවත් කිරීම හෝ අහමු නිරික්ෂණ ලෙස සටහන් කළ හැකිය.
3. හඳුනාගත් සැම කළාපයකම නිශ්චිත කාලයක් ගත කර මෙම නිරික්ෂණය කළ යුතුය, ඉන්පසු පැය හාගයක් හෝ පැයක කාලයක් සඳහා නිරික්ෂණය නවතා තැබුවත් ඉහත කළාප සියලුල්ලේම පක්ෂී නිරික්ෂණය කළ යුතුය. පක්ෂීන් හඳුනා ගැනීමට පක්ෂීන් හඳුනා ගැනීමේ මාර්ගෝපදේශක පොතක් හාවිත කළ හැකිය.
4. මෙම අධ්‍යයනය දින කිහිපයක් සිදු කිරීමෙන් එක් එක් වාසස්ථාන ප්‍රියකරන පක්ෂීන්ගේ වාර්තාවක් සම්පාදනය කිරීමට හැකිවනු ඇත.
5. පාසලේ රස්වීමේ දී හෝ පරිසර කමිටුවේ දී පක්ෂීන්ගේ වාසස්ථාන නැඹුරුව පිළිබඳ සෞයාගත් තොරතුරු ඉදිරිපත් කරන්න.
6. අනෙකුත් සත්ත්ව කාණ්ඩ එනම් ක්ෂීරපායින්, සමන්ලයන්, බත් කුරන් සඳහාද මෙවැනි අධ්‍යයන සිදුකළ හැකිය.

විල්ලු ආශ්‍රිතව සැලකිය යුතු ප්‍රමාණයක සංකුම්ණික පක්ෂීන් වාසය කරන බැවින් ශ්‍රී ලංකාවට සංකුම්ණික පක්ෂීන් පැමිණෙන ඔක්තොබර්-මාර්තු අතර කාලය මේ අධ්‍යයනය සඳහා යොදා ගැනීම වඩාත් යෝගා වේ.

විල්ම පරිසර පද්ධතියක විවිධ උප වාසස්ථානවල හමුවන පක්ෂීන්



විල්මුවේ ජල තට්ටුකය - ඇඹුල කොකා



මඩ තීරය - ඔලෝවියා



නෙත් පාංශු කලාපය - කත්ත කොකා



විශ්ලේෂ්‍ය පාංශු කලාපය - කහ හලංපෙන්දා



විල්මුවේ ගහළ පුද්ගල - කහ කරමල් කිරලා



විල්මු ඇවට ගස් තීරය - අලු-හිංස මසුකස්සා

ක්‍රියාකාරකම 04

විල්ලුවල ගාක විවිධත්වය හඳුනා ගැනීම

විල්ලු පරිසර පද්ධතියක පවතින ගාක විශේෂ මෙන්ම ඒවායේ ව්‍යාප්තිය ද අනෙකුත් පරිසර පද්ධතිවලට වඩා වෙනස් වේ. මෙම ගාක විශේෂ මෙන්ම ඒවා ව්‍යාප්ත්වී ඇති කළාප හඳුනා ගැනීම විල්ලු පරිසර පද්ධති පිළිබඳව අවබෝධ කර ගැනීමට ඉවහල් වේ.

අවශ්‍ය දාරු

ගාක හඳුනා ගැනීම සඳහා මාර්ගෝපදේශක පොතක්, දත්ත සහන් කරගැනීමට පොතක් සහ පැන්සල්

ක්‍රමය

1. විද්‍යා හෝ උද්ධිද විද්‍යා ගුරුවරයකු මගින් ගාක හඳුනා ගැනීමේ මූලික ක්‍රමවේද පිළිබඳව හැඳින්වීමක් සිසුන්ට ලබා දෙන්න.
2. ගාකවල වර්ධන ආකාර, ගාක හැඩිය, ගාක පතු, කෙදි, මල් සහ එල ආදි කරුණු මෙයට අන්තර්ගත විය යුතුය. තව ද ගාක හඳුනා ගැනීමට භාවිත කරන ක්ෂේත්‍ර පොතක් ද සිසුන්ට හඳුන්වා දී එය භාවිතය ප්‍රහුණු කළ යුතුය.
3. ගාක හඳුනා ගැනීමේ ක්ෂේත්‍ර වාරිකාවේ දී ප්‍රමාදයෙන්ම කළ යුතු වන්නේ විල්ලු පරිසර පද්ධතියක ඇති විවිධ වාසස්ථාන හෝ උප කොටස හඳුනා ගැනීම වන අතර, ඉන්පසු එම

එක් එක් වාසස්ථානවල ඇති ගාක වර්ග ලැයිස්තු ගත කළ යුතුය.

4. ගාක හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ජ්වත් වන ගාක ගැන මනා දැනුමැති වැඩිහිටියකු ද සහභාගි කර ගැනීම උචිතය.

5. සිවුරස භාවිතයෙන් එක් එක් උප වාසස්ථානවල විල්ලු ගාක විවිධත්වය පිළිබඳ සංසින්දනාත්මක අධ්‍යනයක් සිදුකළ හැකිය. මෙවැනි අධ්‍යනයක් කිරීම සහ විල්ලු පරිසර පද්ධතියක රේඛිය හරජ්කඩ සැකසීම වැනි ක්‍රමවේද ඉහළ පන්තිවල සිසුන්ට හඳුන්වාදීම වඩා සුදුසුය.

6. අධ්‍යයනය අවසානයේ විල්ලු පරිසරයක ගාක විවිධත්වය පිළිබඳව වාර්තාවක් සකස් කරන්න. මෙම ගාක ලැයිස්තුවේ ඇති මිනිසාට ප්‍රයෝගනවත් ගාක (ඩාජ්ඩ, ආහාර, ගහ කර්මාන්ත) ලැයිස්තු ගත කරන්න.

7. පාසලේ රස්වීමේ දී හෝ පරිසර කම්ටුවේ දී මැබේ සොයා ගැනීම පිළිබඳව ඉදිරිපත් කරන්න.
8. ප්‍රවත්තනක් හෝ සගරාවක් සඳහා විල්ලු පරිසර පද්ධතියේ ගාක විවිධත්වය පිළිබඳව ලිපියක් සකස් කරන්න.



විල්ම පරිසර පද්ධතියක දක්නට ලැබෙන ගාක විශේෂ කිහිපයක්



වටැස්ස - *Drosera burmanni*



බෙල් කොහිල - *Limnophyton obtusifolium*



කොකටිය - *Aponogeton crispus*



කිඩිර - *Diospyros malabaricus*



කොක් මොට - *Eriocaulon sp*



බන් ස්වාස් - *Dopatrium lobelioides*

ක්‍රියාකාරකම 05

විල්ලුවල ආහාර තාම සහ ආහාර ජාලය හඳුනාගැනීම

ආහාර දාම සහ ආහාර ජාල පිළිබඳව සිසුන්ට ප්‍රායෝගිකව අත්දැකීමක් ලබාදීම මෙම ක්‍රියාකාරකමේ පරමාර්ථය වේ. මෙම ක්‍රියාකාරකම ක්‍රිඩ්‍රිසර පද්ධතියක ක්‍රියාකාරිත්වය පිළිබඳව මතා අවබෝධයක් සිසුන්ට ලැබෙනු ඇත.

අවශ්‍ය දැනුව

ගාක සහ සතුන් හඳුනා ගැනීම සඳහා මාර්ගෝපදේශක පොත්, දත්ත සටහන් කරගැනීමට පොතක් සහ පැන්සල්, කුඩා ගාක සහ සතුන් නිරික්ෂණය සඳහා අත් කාව, ක්ෂේර ජීවීන් නිරික්ෂණය සඳහා අන්වීක්ෂයක්.

තුමය

- අධ්‍යාපනයට සම්බන්ධ වන කණ්ඩායමට ආහාර දාම සහ ආහාර ජාල පිළිබඳව තැවත මතක් කරදීම සඳහා කෙටි හැඳින්වීමක් කරන්න.
- ප්‍රථමයෙන්ම විල්ලු පරිසර පද්ධතියක ඇති විවිධ වාසස්ථාන සහ එම වාසස්ථානවල දක්නට ලැබෙන ගාක සහ සතුන් හඳුනාගත යුතුය. ඉන්පසු සටහන් පොතක් ආධාරයෙන් ගාක

හක්ෂකයන්, විලෝපිකයන්, මෙතෙක් ජීවීන් සහ මුළුන්ගේ ආහාර දාම සම්බන්ධතා සටහන් කළ යුතුය.

- අන්වීක්ෂයක් ඇත්නම් විවිධ ස්ථානවලින් ලබා ගත් ජල නියැදි කිහිපයක් පාසල් විද්‍යාගාරයට යටා ක්ලැම්බාමොනාස්, නීල හරිත ඇල්ගා සහ ඇම්බා වැනි විල්ලු පද්ධතියේ ක්ෂේර සමාජ්‍යයින් හඳුනාගත හැකිය.
- එක් එක් ආහාර දාම හඳුනාගත් පසුව එම දත්ත එක්කොට විල්ලු පරිසර පද්ධතියේ ආහාර ජාලය තිරමාණය කළ හැකිය.
- අධ්‍යාපනය අවසානයේ විල්ලු පරිසරයේ ආහාර දාම සහ ආහාර ජාලය පිළිබඳව වාර්තාවක් සකස් කරන්න.
- පුවත්පතක් හෝ සගරුවක් සඳහා විල්ලු පරිසර පද්ධතියේ ආහාර ජාලය පිළිබඳව ලිපියක් සකස් කරන්න.



ක්‍රියාකාරකම 06

විල්ලු ආහාර ජාලය පිළිබඳ නාට්‍යයක් නිර්මාණය කිරීම

මෙම ක්‍රියාකාරකම ඉහත විල්ලු ආහාර දාම සහ ආහාර ජාලය පිළිබඳ ක්‍රියාකාරකම සමග සම්බන්ධ වේ.

ක්‍රමය

1. ඉහත අධ්‍යායනයට සම්බන්ධ වූ සිපුන් කණ්ඩායම සහ රෘගනයට කැමති තවත් සිපුන් කණ්ඩායමක් මේ වෙනුවෙන් සම්බන්ධ කරගත යුතුය.
2. විල්ලු අධ්‍යායනයෙන් සකස් කරන ලද ආහාර දාම සහ ආහාර ජාලය පිළිබඳව වාර්තාව අනුව විල්ලු පරිසර පද්ධතියේ එක් එක් අංග සහ ජීවීන් භදුනාගත යුතුය.
3. එම වාර්තාව අනුසාරයෙන් කෙටි නාට්‍යයක අත් පිටපතක් සකස් කළ යුතුය.
4. එක් එක් අංග සහ ජීවීන් සඳහා වරිත තොරාගෙන ඔවුන්ට එම වරිතය පිළිබඳව තැවත හැදුරිමට අවස්ථාව ලබා දිය යුතුය. (ලදාහරණයක් ලෙස විල්ලු පරිසර පද්ධතියක සිටින මහ ඇලි

කොකුන් මසුන් සහ ගෙමිබන් මත යැපෙන බව, හැදි ආලාවන් ඔවුන්ගේ හැන්දක් වැනි හොට ජලය තුළ කළතා මඩ තුළ සිටින කුඩා පණුවන් වැනි ජීවීන් ආහාරයට ගන්නා බව)

5. මෙහිදී තොරා ගන්නා වරිත සංඛ්‍යාව ස්වාහාවික පරිසරයේ එම ජීවීන් කණ්ඩායමට අනුරූප ලෙස තොරා ගැනීම වඩා සුදුසුය. (ඁාක වැඩි ප්‍රමාණයක්, ගාක හක්ෂකයන් එයට වඩා අඩු ප්‍රමාණයක්, ආහාර දාමයේ ඉහළම මට්ටමේ එක් සමාජිකයෙක් උදා - එක කොට්‍යෙක් පමණක්)
6. එක් එක් වරිතයට තමා පිළිබඳව හැදින්වීමක් කළ හැකි අතර, පොතේ ගුරෝකු යොදා ගැනීමෙන් විල්ලු පරිසර පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරිපත් කළ හැකිය.



විල්ලුව සිත්තර ඇසීන්

විල්ලු පරිසර පද්ධතියක් විතුකරණයට අවශ්‍ය මූලාශ්‍ර විභාග ප්‍රමාණයකින් යුත්ත වේ. සාම්ප්‍රදායෙන් ඔබෙට ගොස් විනෝදාත්මක ලෙස විල්ලු පරිසර පද්ධතියක් විතුයට නැගීම විල්ලු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් වේ.

අවශ්‍ය දාස

විවිධ ප්‍රමාණයේ සහ වර්ගයේ විතු ඇදීමට ගත හැකි විවිධ උපස්ථිර (කැන්වස්, විතු කොළ, අමු රෙදී, ගොනී රෙදී, බෙනිම් රෙදී, පැතලි ගලක්, කළු පැහැ විතු කොළ, බට පැලැලි, වියලා ගත් විභාග ගාක පත්‍ර)

විවිධ වර්ගයේ වර්ණ මාධ්‍ය (පැස්ටල්, ප්‍රේලැරුනම්, තෙල් සායම්, දිය සායම්, රෙදී සායම්, පැන්සල්, අගුරු, තීන්ත පැන්)

ක්‍රමය

1. විතු ඇදීමට කැමති සිසුන් කණ්ඩායමක් තෝරා ගන්න.
2. ප්‍රථමයෙන් විල්ලු පරිසර පද්ධතිය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන්න.


3. ඔවුන්ගේ දක්ෂතාව සහ කැමැත්ත මත එක් එක් සිසුවාට විතු අදින වර්ණ මාධ්‍යය සහ උපස්ථිරය තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.

4. විල්ලු පරිසර පද්ධතියක එක් ස්ථානයකට සිසුන් කණ්ඩායම ගෙන ගොස් ඔවුන් කැමති වර්ණ මාධ්‍යය හාවිත කර විල්ලු පරිසර පද්ධතියේ හු දරුණු විතුයට නැගීමට අවස්ථාව ලබා දෙන්න. මෙයට අමතරව විල්ලු වාසී ගාක සහ සතුන් විතුයට නැගීමට ද හැකිය.

5. එක් සිසුවකුට හෝ කිහිප දෙනෙකුට කැන්වස් හෝ විතු කොළයක් පමණක් ලබා දී විල්ලුව ආශ්‍රිතව ස්වාහාවිකව දක්නට ලැබෙන වර්ණ (ගස් කොළ, පොතු, මල් හෝ මුරි) පමණක් හාවිත කර විතුය ඇදීමට අවස්ථාව ලබා දෙන්න.

6. පළපුරුදු විතු ගිල්පියකු හෝ කණ්ඩායමක් විසින් විතු පිළිබඳව ඇගයීමක් කළ හැකිය.

7. අවසානයේ දී විල්ලු විතු පිළිබඳව පුද්රුණු යුතු පැවැත්විය හැකිය.





කළු තීන්ත පැනෙන් අදින ලද විල්ලවක විතුයක්



දිය සායමෙන් අදින ලද විල්ලවක විතුයක්

ජන කට්ටලයේ විළ්ලව

අපේ මූත්‍රණ් මිත්තන් ජීවීතයේ විවිධ අවස්ථා කළුයට තාගා ඇත. වර්තමානයේ පවතා ජන කට්ටලය අපි ඒවා රස විදිමු. විළ්ල පරිසර පද්ධතිය ආශ්‍රිතව ජන කට්ටල නිර්මාණය පාසැල් සිසුන්ට නැවුම් අත්දැකීමක් විය හැකිය. විළ්ල ගැන නිර්මාණය කරන ලද කට්ටලක් ඔබගේ රසවින්දනය සහ කට්ටල නිර්මාණය පිළිබඳව අවබෝධය වර්ධනය සඳහා පිටුව 04 හි දක්වා ඇත.

අවශ්‍ය සම්පත්

ජන කට්ටල පිළිබඳ පොත්පත්, ජන කට්ටල සහ ජන කට්ටල නිර්මාණය පිළිබඳ සිසුන්ට දැනුම ලබා දිය හැකි සම්පත් දායකයෙක්

ක්‍රමය

- සාහිත්‍යය විෂයට කැමති සිසුන් කණ්ඩායමක් තෝරා ගන්න.

- ප්‍රථමයෙන් විළ්ල පරිසර පද්ධතිය පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන්න.
- පළපුරුදු කට්ටල නිර්මාණ යිල්පියකු හෝ සාහිත්‍යය උග්‍රීතියකු ලබා ජන කට්ටල නිර්මාණය පිළිබඳ සිසුන්ට අවබෝධයක් ලබා දෙන්න.
- මුළුන් තෝරාගත් මාත්‍රකා යටතේ විළ්ලව පිළිබඳව කට්ටල නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙන්න.
- මෙයට අමතරව විළ්ල පිළිබඳ තින්, නිසඳුස් මෙන්ම කතන්දර නිර්මාණය කළ හැකිය.
- අවසානයේදී විළ්ල පිළිබඳව නිර්මාණය කරන ලද කට්ටල සහ අනෙකුක් නිර්මාණ ප්‍රාසාංගිකව ඉදිරිපත් කළ හැකිය.



ක්‍රියාකාරකම 09

මුතුන් මිත්තන් දුටු විල්ලව්

වර්තමානයේ ජීවත් වන අප බොහෝ දුරට ස්වාභාවික පරිසරයෙන් ඇත්ත්ව ජීවත් වුවත් පරිසරය අපේ මුතුන් මිත්තන්ගේ ජීවතයේම කොටසක්ව පැවතුණි. ඔවුන්ගේ අවශ්‍යතා වැඩි ප්‍රමාණයක් අවට පරිසරයෙන්ම සපුරා ගන්නා ලදී. එබැවින් අපේ මුතුන් මිත්තයේ පරිසරය සම්බන්ධව මතා දැනුමකින් සන්නද්ධ වී සිටියේය. අතිතයේ දී පරම්පරාවෙන් පරම්පරාවට මෙම දැනුම සම්පූෂණය විය. එකල්හි ජීවත් පැවැත්මට එය අත්‍යවශ්‍ය සාධකයක් විය. කාලයන් සමග පාරම්පරිකව සම්පූෂණය වන දැනුම වෙනුවට විධිමත් ඉගැන්වීමේ කුම ඉදිරිපත් විය. එතැන් සිට අපේ මුතුන් මිත්තන් එදිනෙදා දිවි පැවැත්මට භාවිත කළ දැනුම සාම්ප්‍රදායික දැනුම හෙවත් පාරම්පරික දැනුම ලෙස හඳුන්වා දෙන ලදී. එදිනෙදා භාවිතයේ තොමැති බැවින් මෙම පාරම්පරික දැනුම වර්තමානයේ වියැකි යමින් පවතී. විල්ල ආශ්‍රිතව ජීවත් වන වැඩිහිටියන් සමහරක් තවමත් මෙම දැනුම්න් සන්නද්ධව සිටිති. මෙම දැනුම එක්ස් කිරීම මෙන්ම අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරකිත තබා ගැනීම ජාතික කර්තවයක්ම වේ.

අවශ්‍ය සම්පත්

සටහන් පොත්, කැමරා සහ රෙකෝචිර්

ක්‍රමය

- සිපුන් කණ්ඩායම ලෙස හෝ තනි තනි වශයෙන් තොරතුරු එක් රස්කිරීම සඳහා යෙදවිය හැකිය.
- තොරා ගන්නා සිපුන් කණ්ඩායමට පාරම්පරික දැනුම සහ එම දැනුම රස්කිරීමේ කුමවේද පිළිබඳ මතා අවබෝධයක් ලබා දෙන්න. මේ සඳහා පාරම්පරික දැනුම පිළිබඳ සම්පත් දායකයකු හෝ සාම්ප්‍රදායික දැනුම පිළිබඳව ලියවුණු පොත් පරිභේදනයට අවස්ථාව ලබා දෙන්න.
- විල්ල ආශ්‍රිත පාරම්පරික දැනුම් එක් එක් අංශයන්ගේ (ආභාර, ඕංශය, වනජ ද්‍රව්‍ය, විල්ල ආශ්‍රිත ගාක, සතුන්, ඇදහිලි සහ විශ්වාස)

එදිනෙදා භාවිතයේ නොමැති බැවින් මෙම පාරම්පරික දැනුම වර්තමානයේ වියැකි යමින් පවතී. විල්ල ආශ්‍රිතව ජීවත් වන වැඩිහිටියන් සමහරක් තවමත් මෙම දැනුම්න් සන්නද්ධව සිටිති. මෙම දැනුම එක්ස් කිරීම මෙන්ම අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරකිත තබා ගැනීම ජාතික කර්තවයක්ම වේ.

තොරතුරු ලබා ගන්නා ආකාරය සහ එම තොරතුරු එක් රස්කිරීම සඳහා පිළිබඳව කුමවේදයක් සකස් කරන්න.

- විල්ල සහ ඒ අවට පාරිසරික පද්ධති පිළිබඳ පාරම්පරික දැනුමැති පුද්ගලයන්ගේ ලැයිස්තුවක් සකස් කරන්න (ලදාහරණ - වෙද මහතා, වයස්ගත පුද්ගලයන්, පෙර ද්‍රව්‍ය හේත් ගොවැන් කළ ගොවැන්, මසුන් අල්ලන්නන්)
- එක් රස්කළ තොරතුරු නිවැරදි ලෙස සටහන් තැබීම සිදුකළ යුතු අතර පාරම්පරිකව ගාක සහ සතුන් හැඳින්වීමට භාවිත කළ නම්වල විද්‍යාත්මක නාම හඳුනාගෙන එම නාමකරණයට අදාළ ලෙස විස්තර සටහන් කරන්න.
- විල්ල ආශ්‍රිත පාරම්පරික දැනුම පිළිබඳව නිබන්ධනයක් සකස් කර ඒ ආශ්‍රියෙන් පුවත්පත් සහ සගරාවල පළ කිරීම සඳහා ලිපි එකතුවක් සකස් කරන්න.

විල්ලුවේ රහස්‍ය පරීක්ෂණයේ

මිනැම අනෙකුත් පරිසර පද්ධතියක මෙන්ම විල්ලු පරිසර පද්ධතියේ සිටින සතුන් වැඩි ප්‍රමාණයක් ක්ෂේත්‍ර නිරික්ෂණවල දී වාර්තා වන්නේ නැති. විශේෂයෙන්ම ක්ෂීරපාය සතුන් විල්ලු පරිසර පද්ධතියේ ක්‍රියාකාරී වන්නේ රාත්‍රි කාලයේ දීය. නිරික්ෂණයට පහසුවෙන් හසු නොවන සතුන් අධ්‍යයනය සඳහා ඔවුන්ගේ සලකුණු භාවිත කළ නැකිය.

සතුන්ගේ පා සටහන්, වසුරු, ඉවත ලු ආහාර, අස්ථි කොටස් සහ සතුන් වාසය කරන ගුල් මෙවැනි සලකුණු ලෙස සඳහන් කළ නැකිය.

අවශ්‍ය දැනුවෙන් සතුන්ගේ සලකුණු භදුනාගත නැකි සම්පත් දායකයෙක් (වනාන්තරය පළපුරුදු ගැලීයන්ට බොහෝ සතුන්ගේ සලකුණු භදුනා ගත නැකිය), ජ්ලාස්ටර් ඔන් පැරිස්, කුමරාවක්, සටහන් පොත් සහ පැන්සල්

තුමෙන්

- සිසුන් කණ්ඩායමක් තොරා ගෙන සතුන්ගේ සලකුණු භදුනා ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට යම් කාලයක් ලබා දෙන්න.
- සත්ත්ව සලකුණු භදුනා ගැනීම පිළිබඳව දැනුමැති සම්පත් දායකයකු මගින් ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබා දීම වඩා සූදුසූය.
- තවද ජ්ලාස්ටර් ඔන් පැරිස් භාවිතයෙන් අඩ් සලකුණුවල ආකාරයක් ලබා ගන්නා ආකාරය ද පාසල තුළ ප්‍රහුණු විය නැකිය. මේ සඳහා බල්ලකුගේ හෝ බල්ලකුගේ පා සටහනක් මධ්‍ය පිහිටුවා ජ්ලාස්ටර් ඔන් පැරිස් අඩ් සලකුණක් ලබා ගත නැකිය.
- මෙම ක්‍රියාකාරකම සඳහා විල්ලු ක්ෂේත්‍ර වාරිකාව උදිස්නින් ආරම්භ කළ යුතුය.

- ප්‍රථමයෙන් මඩ සහිත ස්ථාන නිරික්ෂණය කර සත්ත්ව අඩ් සටහන් මැකි යාමට පෙර ජ්ලාස්ටර් ඔන් පැරිස් ආකාර සහ ජායාරුප ලබා ගත යුතුය.
- මෙයට අමතරව සතුන්ගේ වසුරු සහ ආහාරවල ඉතිරි කොටස් ආදියෙන් රාත්‍රි කාලයේ විල්ලුවට පැමිණී සතුන් හඳුනා ගත නැකිය.
- කහුණු ගුල්, මි ගුල්, කකුලු ගුල් ආදි වෙනත් සලකුණු නිරික්ෂණය කර තව දුරටත් සතුන් හඳුනා ගැනීමට උත්සහ කළ යුතුය.
- අධ්‍යයනය අවසානයේ විල්ලු පරිසරයේ සැගවුණු සතුන් පිළිබඳ රහස්‍ය පරීක්ෂණ වාර්තාවක් එම්බිඩ්ක්විය යුතුය.
- පුවත්පතක් හෝ සගරාවක් සඳහා විල්ලු පරිසරයේ සැගවුණු සතුන් පිළිබඳව ලිපියක් සකස් කරන්න.

විශේෂයෙන්ම ක්ෂීරපාය සතුන් විල්ලු පරිසර පද්ධතියේ ක්‍රියාකාරී වන්නේ රාත්‍රි කාලයේදීය. නිරික්ෂණයට පහසුවෙන් හසු නොවන සතුන් අධ්‍යයනය සඳහා ඔවුන්ගේ සලකුණු භාවිත කළ නැකිය.

විල්ල ආග්‍රිත සන්න්ට් සලකුණු කිහිපයක්
මෙම ජායාරූප විල්පත්තු විල්ල ආගුයෙන් ලබා ගන්නා ලදී.



වල් උරු අඩි



නර් අඩි



ගල් ඉඩිබකුගේ මං සලකුණ



වලක් හා සටහන්



ගෝන හක්ක



කුහුම් පස්

ත්‍රියාකාරකම 11

විල්ලුවේ රස තීක්ෂණයේ

විල්ලු පරිසර පද්ධතියක එයටම ආවේණික ජේව හොතික සහ රසායනික ගුණාග සහිත පාරිසරික ලක්ෂණ ඇති බව විමසිල්ලෙන් නිරික්ෂණ කළ විට පැහැදිලි වේ. සමහර විල්ලු කිවුල් දිය සහිත වන අතර සමහර විල්ලු මිරිදිය සහිත වේ. කිවුල්දිය විල්ලුවල ජලමටම කාලීනව ඉහළ පහළ යන විට එහි ලවණ්‍යාව ද වෙනස් වනු ඇත. ලවණ්‍යාව වෙනස්වීම එහි ජේවීය කොටසේ වෙනස් වීමට ද බලපානු ඇත. පරිසර පද්ධතියක ජේව, හොතික සහ රසායනික ගුණාග පිළිබඳව නිරික්ෂණය සඳහා පාරිසරික විද්‍යාගාරයක් ලෙස විල්ලු භාවිත කළ හැකිය.

අවශ්‍ය දැනුව

pH මීටරයක් හෝ pH කබඳාසී, උෂ්ණත්ව මාපකයක්, ලවණ මාපකයක්, ජලයේ දාවා ඔක්සිජේන් මැනීම සඳහා මාපකයක් හෝ විද්‍යාගාර උපකරණ.

ක්‍රමය

1. ඉහළ පන්තිවල සිසුන් කණ්ඩායමක් තෝරා ගෙන පාරිසරික හොතික සහ රසායනික ගුණාග පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න.

2. පාසැලේ විද්‍යාගාරයේ හෝ වෙනත් විද්‍යාගාරයකින් ලබා ගත හැකි උපකරණවලට අනුව නිරික්ෂණය කරන හොතික සහ රසායනික ගුණාග පිළිබඳව තිරණය කළ යුතුය.
3. නිරික්ෂණය සිදු කරන ගුණාගවලට අදාළව පර්යේෂණ ක්‍රමවේදයක් සහ කාල රාමුවක් යොදා ගැනීම සුදුසු වේ.
4. විල්ලු පරිසර පද්ධතියේ ජලයේ උෂ්ණත්වය පිළිබඳව පර්යේෂණයක් කරන්නේ නම් ද්‍රව්‍ය පුරා පැයෙන් පැය උෂ්ණත්වය වෙනස් වීම මෙන්ම එක් එක් දේශගුණීක තක්ත්ව යටතේ විල්ලුවේ උෂ්ණත්වය නිරික්ෂණය කළ හැකිය.
5. විල්ලුවේ ලවණ්‍යාව වෙනස් වීම නිරික්ෂණය කරන්නේ නම් වඩා සුදුසු වන්නේ වසරක කාලයක් ඇතුළත එහි වෙනස් වීම නිරික්ෂණය කිරීම වේ.
6. විල්ලුවේ හොතික සහ රසායනික ගුණාග පිළිබඳව එක් රස් කළ තොරතුරු, වාර්තාවක් ආකාරයට සකස් කර ඉදිරිපත් කළ හැකිය.



ක්‍රියාකාරකම 12

විළ්ලු දින සැමරුම

ජනතාවට වඩා නොදින් අවබෝධය ලබා දිය යුතු කරුණු සඳහා එලදායි මට්ටමේ ප්‍රවාරයක් ලබා ගැනීම සඳහා විවිධ සැමරුම් දින පවත්වනු ලැබේ. මිනින්ද දිනය, ජෙවව විවිධත්ව දිනය, ලෝක කදුකර දිනය සහ ලෝක කමිකරු දිනය මෙම සමරු දින සඳහා උදාහරණ කිහිපයකි. විළ්ලු පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීමට මෙන්ම සිපුත්ගේ හැකියා ඔප්තැවීමට විළ්ලු දිනයක් සැමරිය හැකිය. මේ සඳහා ඔබට පහසු දිනයක් හෝ ලෝක තෙත් බීම් දිනය (පෙබරවාරි 02) හෝ ලෝක පරිසර දිනය (ජූනි 05) වැනි පරිසරය හා සම්බන්ධ ප්‍රසිද්ධ දිනයක් යොදා ගත හැකිය.

ක්‍රමය

ජනාධාරී අවට ඇති විළ්ලුවක් ආශ්‍රිත භූමියක් පරිසරයේ සංවේදිතාවට හානි නොවන ආකාරයට භාවිත කිරීම වඩා සුදුසු වන අතර, නැතහෙත් වඩාත් පහසු වන ලෙස පාසල් භූමිය විළ්ලු දිනය සැමරීමට තොරා ගත හැකිය. ඉහත සඳහන් කර ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් ආවරණය කළ පසුව, ප්‍රදේශයේ විළ්ලු පිළිබඳව ඇති නොදුම තොරතුරු එකතුව විළ්ලු ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වන පාසල හෝ පාසල් සතුව පවතිනු ඇත. එක් එක් ක්‍රියාකාරකම සඳහා වෙන් වෙන් කණ්ඩායම යෙද්වීමෙන් එකම කාලයක දී ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් අවසන් කළ හැකි වනු ඇත. මෙයට අමතරව තවත් සිපුත් කණ්ඩායමක් පත්කර විළ්ලු පරිසර පද්ධතියට හානි වන ක්‍රියා සහ මිනිස් බලපෑම් පිළිබඳව ද තොරතුරු රස් කළ යුතුය.

ඉහත ක්‍රියාකාරකම් යටතේ එකතු කරගත් තොරතුරු සමාලෝචනය කර පරිසර විද්‍යාව පිළිබඳ දැනුමැති සම්පත් දායකයකු මගින් එම තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කරගත යුතුය.

ඉත්පසු සිපුත් ලබා ආකෘතියෙහි ලෙස එම තොරතුරු සහ වාර්තා පුද්රේගනයකට සුදුසු ආකාරයෙන් සකස් කළ යුතුය.

මෙයට අමතරව සිපුත් කණ්ඩායමක් ලබා විළ්ලුවක ආකෘතියක් නිර්මාණය කළ හැකිය. විළ්ලු පිළිබඳව හඳුන්වා දීමට මෙම ආකෘතිය උපකාර වේ.

පහසු දිනයක විළ්ලු පිළිබඳ පුද්රේගනය පැවත්වීමට සුදානම් කර එදින විළ්ලු දිනය සැමරීම කළ හැකිය. අවට පාසල්වලට සහ වැඩිහිටියන්ට පුද්රේගනයට ආරාධනා කර ඔවුන්ට ද කණ්ඩායම සතු දැනුම බෙදා දිය හැකිය.

විළ්ලු පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීමට මෙන්ම සිපුත්ගේ හැකියා ඔප්තැවීමට විළ්ලු දිනයක් සැමරිය හැකිය. මේ සඳහා ඔබට පහසු දිනයක් හෝ ලෝක තෙත් බීම් දිනය (පෙබරවාරි 02) හෝ ලෝක පරිසර දිනය (ජූනි 05) වැනි පරිසරය හා සම්බන්ධ ප්‍රසිද්ධ දිනයක් යොදා ගත හැකිය.

“අභේ විල්ලට”, විල්ල සුරකින සමාජ ජාලය

තෙපුව විවිධත්වය මෙන්ම පාරිසරික සේවාවන්ගේ පැවැත්මට ඇති දායකත්වය හේතුවෙන් විල්ල පරිසර පද්ධති ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද වැදගත් තෙත් බිම කාණ්ඩයක් වේ. එපමණක් ද නොව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඇති විල්ල පද්ධතිය (එහි ඇති අනෙකුත් තෙත් බිම ද ඇතුළත්ව) අන්තර්ජාතික රුමිසා තෙත් බිමක් ලෙස නම් කර ඇති නිසා අන්තර්ජාතික වශයෙන් ද වැදගත් වේ. එහෙත් මිනිස් බලපෑම් නිසා දිනෙන් දින මෙම සුවිශේෂීත විල්ල පද්ධති විනාශවෙමින් පවතී. විල්ල සංරක්ෂණය කිරීමට නම් මෙහි වැදගත්කම පිළිබඳව ඔබ මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ද දැනුවන් විය යුතුය. මෙම ත්‍රියාකාරකම හරහා විල්ල පිළිබඳව විශාල පිරිසක් දැනුවත් කිරීමටත් විල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විමසිලිමත්ව සිටින කණ්ඩායමක් බිහිකිරීමටත් හැකි වනු ඇත.

ක්‍රමය

1. සමාජ මාධ්‍ය භාවිත කරන සහ ඒ පිළිබඳ දැනුම්ති ඉහළ පන්තිවල සිසුන් පිරිසක් මේ සඳහා සම්බන්ධ කර ගත යුතුය.

2. ප්‍රථමයෙන්ම ප්‍රදේශයේ වැඩි පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍යය පිළිබඳව සම්ක්ෂණයක් කර විල්ල තොරතුරු කාර්යක්ෂම ලෙස භුවමාරු කර ගත හැකි සමාජ මාධ්‍ය තේරා ගත යුතුය. ඉන්පසු විල්ල පරිසර සංරක්ෂණය වෙනුවෙන් වෙන්වූ සමාජ මාධ්‍ය ජාලයක් සේවාපිත කළ යුතුය. (ලදාහරණයක් ලෙස ගේස්බුක් (facebook) පිටුවක්)

3. ඉන්පසු ඉහත සඳහන් ත්‍රියාකාරකම්වලින් සෞයා ගන්නා තොරතුරු සහ ජායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ හැකිය.

4. ප්‍රදේශයේ වැඩිහිටියන් පරිසර සංරක්ෂණය සම්බන්ධ නිලධාරීන් සහ සමාජ ත්‍රියාකාරීන් හැකි පමණ මෙම ජාලයට සම්බන්ධ කර ගත යුතුය.

5. විල්ල පරිසර පද්ධතියක් තුළ සිදුවන විනාශකාරී සිදුවීම් මේ හරහා ප්‍රචාරණය මගින් විල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ත්‍රියාත්මක ප්‍රවරක් නිරමාණය කර ගත හැකිය.



ක්‍රියාකාරකම 14

විල්ලු තොරතුරු ප්‍රවර්ධන

විල්ලු පාරිසර පද්ධතියක සිදුවන පාරිසරික වෙනස් වීම (පෙළව, රසායනික හෝ හොතික) ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක ස්ථාපිත කර ඇති පුවරු කිහිපයක් හරහා යාවත්කාලීන කිරීම මගින් නිවැරදි ලෙස පාරිසරික තොරතුරු රස් කිරීම සහ එම තොරතුරු විවිධ පාර්ශ්වයන්ට ලබා දීමෙන් එලදායී ලෙස පාරිසරික තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබේ.

තුමය

- ඉහත ක්‍රියාකාරකම්වලින් කාලීනව ලබා ගන්නා විල්ලු ආක්‍රිත පෙළව විවිධත්ව දත්ත හෝ පාරිසරික තත්ත්වයන්ගේ විව්‍යායන් මෙම තොරතුරු පුවරුව හරහා ස්ථාපිත කළ හැකිය. මෙවැනි පුවරුවක ආදර්ශයක් පහත දක්වා ඇත.
- පාසලේ, ප්‍රධාන මංසන්ධියක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානයක මෙම තොරතුරු පුවරු ස්ථාපිත කිරීම මගින් වැඩි ප්‍රවාරණයක් ලබා ගත හැකිය.

3. විල්ලුවේ පක්ෂී වියේෂවල ගහනය වෙනස් වීම මෙන්ම විල්ලු ජලයේ ලවණ්‍යාව, pH, ඔක්සිජ්‍යන් වැනි පාරිසරික තත්ත්ව වෙනස් වීම මෙවැනි පුවරුවක් හරහා ඉදිරිපත් කළ හැකිය.

4. ඉහත දත්ත ක්‍රමානුකූල ලෙස සටහන් කර ගැනීම කළ යුතු අතර අදාළ පාරිසරික විව්‍යාය ආසන්න දත්ත සටහන් සමග වර්තමාන දත්ත සැසදෙන පරිදි පුවරුවට දත්ත ඇතුළත් කළ යුතුය.

5. වර්තමානයේ නිරික්ෂණය කරන ලද දත්ත පසුගිය දත්ත සමග සැසදීමේ දී පාරිසරික වශයෙන් ධ්‍යාම් වෙනසක් පවතින්නේ නම් එය කොළ පැහැයෙන් සලකුණු කළ යුතු අතර එම වෙනස් වීම සංශාත්මක නම් රතු පැහැයෙන් දක්වා යුතුය.

නාග විල්ලුවේ පාරිසරික තත්ත්ව දාර්ශකය

| ඡනවාරි | පෙබිරවාරි | මාර්තු | අප්‍රේල් | මැයි | ජූනි |
|--------------------------|-----------|--------|----------|--------|------|
| PH | 5.47 | 6.10 | 6.49 | 6.03 | |
| මෛඟලාව | 575ppm | 605ppm | 710ppm | 410ppm | |
| ඡලජ ඔක්සිජ්‍යන් ප්‍රමාණය | 10 | 13 | 13 | 6 | |
| දියකාවුතු | 15 | 3 | - | - | |
| සුදු කොළඹ | 20 | 8 | 25 | 4 | |
| ලිංගින්ත | 3 | 4 | 1 | 5 | |
| බත්තුරුන් | 100+ | 500+ | 100+ | 34+ | |

■ පරිණාශනයට තුළුදු සීමාවේ

■ පරිණාශනයට සුදුදු සීමාවේ

අභුත්‍යම 01

විල්ල ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අමතර තොරතුරු

විල්ලවාසී සත්ත්ව කාණ්ඩ සහ ගාක ලැයිස්තුව

මෙම මාරගෝපදේශයේ සඳහන් විල්ල ආශ්‍රිත ක්‍රියාකාරකම්වල දී නමුවිය හැකි ගාක සහ සතුන්ගේ ලැයිස්තු පහත දක්වා ඇත. මෙයට අමතරව ජාතික රතු දත්ත වාර්තාව සහ එක් එක් සත්ත්ව කාණ්ඩ සහ ගාක පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇති පොත් පරිභේදනයෙන් ද මෙම ලැයිස්තුව යාවත්කාලීන කළ හැකිය.

මෙම ලැයිස්තුවේ එක් එක් විශේෂය අයත් වන කුලය, විද්‍යාත්මක නාමය, ඉංග්‍රීසි නම සහ සිංහල නම දක්වා ඇත. මෙයට අමතරව 2012 ජාතික රතු දත්ත වාර්තාවට අනුව එක් එක් විශේෂයේ සරක්ෂණ තත්ත්වය (සං.තත්.) දක්වා ඇත. ආවේණික විශේෂ තද පැහැති අකුරෙන් දක්වා ඇත.

CR: දකින තරඟත, EN: තරඟත, VU: අවධානම, NT: තරඟනයට අක්‍රීම ආසන්න, LC: තරඟනයට තාපනය තොටු, DD: දත්ත සින

ක්ෂීරභායින්

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|-------------------------------------|--------------------------------|--------------|---------|
| Family - Manidae | | | |
| 1 <i>Manis crassicaudata</i> | Pangolin | කුඩාලෝව | NT |
| Family - Cercopithecidae | | | |
| 2 <i>Macaca sinica</i> | Sri Lanka toque monkey | රිඹා | LC |
| 3 <i>Semnopithecus priam</i> | Grey langur | හැඳු වුදුරා | LC |
| Family - Lorisidae | | | |
| 4 <i>Loris lydekkerianus</i> | Grey slender loris | අං උළුසුපුවා | NT |
| Family - Canidae | | | |
| 5 <i>Canis aureus</i> | Jackal | නරක | LC |
| Family - Felidae | | | |
| 6 <i>Felis chaus</i> | Jungle cat | වල බළු | NT |
| 7 <i>Panthera pardus</i> | Leopard | කොටිය | EN |
| 8 <i>Prionailurus rubiginosus</i> | Rusty-spotted cat | කොල දිවිය | EN |
| 9 <i>Prionailurus viverrinus</i> | Fishing cat | හඳුන දිවිය | EN |
| Family - Herpestidae | | | |
| 10 <i>Herpestes edwardsii</i> | Grey mongoose | අං මුගේය | LC |
| 11 <i>Herpestes smithii</i> | Black-tipped or Ruddy mongoose | රතු මුගේය | LC |
| Family - Mustelidae | | | |
| 12 <i>Lutra lutra</i> | Otter | දිය බලු | VU |
| Family - Ursidae | | | |
| 13 <i>Melursus ursinus</i> | Sloth bear | වලා | EN |
| Family - Viverridae | | | |
| 14 <i>Paradoxurus hermaphoditus</i> | Palm civet | ලුණුව | LC |
| 15 <i>Paradoxurus stenocephalus</i> | Golden Dryzone palm civet | රතු ගොඩුවා | EN |
| Family - Elephantidae | | | |
| 16 <i>Elephas maximus</i> | Elephant | අමිය | EN |
| Family - Bovidae | | | |
| 17 <i>Bubalus arnee</i> | Wild buffalo | කුඩ්මා | VU |



ක්‍රීඩානුයින්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | කිංහල නම | සං.නම්. |
|-----------------------------|----------------------|-----------|---------|
| Family - Cervidae | | | |
| 18 Axis axis | Spotted deer | තිතු මුව | LC |
| 19 Rusa unicolor | Sambur | ගෙතු | NT |
| 20 Muntiacus muntjak | Barking deer | වැමුව | NT |
| Family - Suidae | | | |
| 21 Sus scrofa | Wild boar | වල උරු | LC |
| Family - Tragulidae | | | |
| 22 Moschiola meminna | Sri Lanka mouse-deer | මිනුතු | LC |
| Family - Hystricidae | | | |
| 23 Hystrix indica | Porcupine | ඉත්තුව | LC |
| Family - Muridae | | | |
| 24 Tatera indica | Antelope rat | වැලු මිකා | LC |
| Family - Sciuridae | | | |
| 25 Funambulus palmarum | Palm squirrel | මෙනා | LC |
| Family - Leporidae | | | |
| 26 Lepus nigricollis | Black-naped hare | වල හාවා | LC |

ඡක්‍රීඩානු

30

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | කිංහල නම | සං.නම්. |
|------------------------------|---------------------------|--------------------|---------|
| Family - Phasianidae | | | |
| 1 Gallus lafayetii | Sri Lanka Junglefowl | වලු කුකුලා | LC |
| 2 Pavo cristatus | Indian Peafowl | මොඹරු | LC |
| Family - Anatidae | | | |
| 3 Dendrocygna javanica | Lesser Whistling-duck | මින් තඹ-සේරවා | LC |
| 4 Nettapus coromandelianus | Cotton Pygmy-goose | මල් - සේරා | NT |
| 5 Anas querquedula | Garganey | ගාගනී සේරවා | NE |
| Family - Ramphastidae | | | |
| 6 Megalaima zeylanica | Brown-headed Barbet | පොලුස් කොට්ටුවරුවා | LC |
| Family - Bucerotidae | | | |
| 7 Anthracoceros coronatus | Malabar Pied Hornbill | පොයේ කුදැහැනා | LC |
| Family - Coraciidae | | | |
| 8 Coracias benghalensis | Indian Roller | දුම්බානානා | LC |
| Family - Alcedinidae | | | |
| 9 Alcedo atthis | Common Kingfisher | පොදු මල පිළිගුවා | LC |
| 10 Halcyon smyrnensis | White-throated Kingfisher | පුරු සුද පිළිගුවා | LC |
| Family - Meropidae | | | |
| 11 Merops orientalis | Green Bee-eater | පළාවන බිඟරගා | LC |
| 12 Merops philippinus | Blue-tailed Bee-eater | පෙද තිල බිඟරගා | NE |

ජක්ෂීන්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.න්. |
|----------------------------------|-------------------------|---------------------------|--------|
| Family - Cuculidae | | | |
| 13 <i>Clamator jacobinus</i> | Pied Cuckoo | ගොමර කොඩ්බ-කොහා | LC |
| 14 <i>Surniculus lugubris</i> | Drongo Cuckoo | කමුඩු-කොහා | NT |
| 15 <i>Eudynamys scolopacea</i> | Asian Koel | කොවුලා | LC |
| Family - Psittacidae | | | |
| 16 <i>Psittacula krameri</i> | Rose-ringed Parakeet | රේන තිරවා | LC |
| Family - Apodidae | | | |
| 17 <i>Collocalia unicolor</i> | Indian Swiftlet | ඉන්දියානු කැදුලී - තුරුතක | LC |
| 18 <i>Cypsiurus balasiensis</i> | Asian Palm Swift | තල් - තුරුතක | LC |
| 19 <i>Apus affinis</i> | House Swift | ප්‍රංශ තුරුතක | LC |
| Family - Hemiprocnidae | | | |
| 20 <i>Hemiprocne coronata</i> | Crested Treeswift | සිං රුක්-තුරුතක | LC |
| Family - Strigidae | | | |
| 21 <i>Ketupa zeylonensis</i> | Brown Fish Owl | දුමුර කෙටුල-බකුලා | LC |
| Family - Caprimulgidae | | | |
| 22 <i>Caprimulgus asiaticus</i> | Common Nightjar | පොදු බිම්බසා | LC |
| Family - Columbidae | | | |
| 23 <i>Columba livia</i> | Rock Pigeon | පර්වික | LC |
| 24 <i>Streptopelia chinensis</i> | Spotted Dove | අභ් කොබිඳා | LC |
| 25 <i>Treron pompadora</i> | Sri Lanka Green-pigeon | ඹ ලංකා බටහෙක | LC |
| Family - Rallidae | | | |
| 26 <i>Amaurornis phoenicurus</i> | White-breasted Waterhen | උර සුද කොරවකකා | LC |
| 27 <i>Gallicrex cinerea</i> | Watercock | කොරා | NT |
| 28 <i>Porphyrio porphyrio</i> | Purple Swamphen | නිල කිතල | LC |
| 29 <i>Gallinula chloropus</i> | Common Moorhen | පොදු ගැමිනුවා | LC |
| Family - Scolopacidae | | | |
| 30 <i>Gallinago stenura</i> | Pintail Snipe | උණපෙද කෙසවුවා | NE |
| 31 <i>Lymnocryptes minimus</i> | Jack Snipe | සින කෙසවුවා | NE |
| 32 <i>Limosa limosa</i> | Black-tailed Godwit | කඩ පොදු ගොගෝලුවිතකා | NE |
| 33 <i>Numenius phaeopus</i> | Whimbrel | විශුරලියා | NE |
| 34 <i>Numenius arquata</i> | Eurasian Curlew | කාලකක | NE |
| 35 <i>Tringa totanus</i> | Common Redshank | රත්න සිල්විලා | NE |
| 36 <i>Tringa stagnatilis</i> | Marsh Sandpiper | වහුරු සිල්විලා | NE |
| 37 <i>Tringa nebularia</i> | Common Greenshank | පලාන සිල්විලා | NE |
| 38 <i>Tringa ochropus</i> | Green Sandpiper | කොල සිල්විලා | NE |
| 39 <i>Tringa glareola</i> | Wood Sandpiper | වන සිල්විලා | NE |



පක්ෂීන්...

| අං. වෛද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | කිහිපය නම | සං.තත්. |
|------------------------------------|-------------------------|--------------------|---------|
| 40 <i>Xenus cinereus</i> | Terek Sandpiper | වෙරක සිල්විලා | NE |
| 41 <i>Actitis hypoleucos</i> | Common Sandpiper | සැද සිල්විලා | NE |
| 42 <i>Arenaria interpres</i> | Ruddy Turnstone | ගල ගරවනා | NE |
| 43 <i>Calidris minuta</i> | Little Stint | ශින හිනා | NE |
| 44 <i>Calidris temminckii</i> | Temminck's Stint | වෙමිංක හිනා | NE |
| Family - Jacanidae | | | |
| 45 <i>Hydrophasianus chirurgus</i> | Pheasant-tailed Jacana | සුවුල පෙද දියෙනා | LC |
| Family - Burhinidae | | | |
| 46 <i>Burhinus oedicnemus</i> | Eurasian Thick-knee | කුබා ගොජ-කාලිකය | LC |
| 47 <i>Esacus recurvirostris</i> | Great Thick-knee | මුණ ගොජ-කාලිකය | LC |
| Family - Recurvirostridae | | | |
| 48 <i>Himantopus himantopus</i> | Black-winged Stilt | පියාපත් කළ ඉපල්පාව | LC |
| Family - Charadriidae | | | |
| 49 <i>Pluvialis fulva</i> | Pacific Golden Plover | රුජ මහ- ඔලෝචිය | NE |
| 50 <i>Pluvialis squatarola</i> | Grey Plover | අඟ මහ- ඔලෝචිය | NE |
| 51 <i>Charadrius hiaticula</i> | Common Ringed Plover | මාල ඔලෝචිය | NE |
| 52 <i>Charadrius dubius</i> | Little Ringed Plover | ශින මාල ඔලෝචිය | VU |
| 53 <i>Charadrius alexandrinus</i> | Kentish Plover | කෙන්ටිය ඔලෝචිය | VU |
| 54 <i>Charadrius mongolus</i> | Lesser Sand Plover | කුබා වැලු ඔලෝචිය | NE |
| 55 <i>Charadrius leschenaultii</i> | Greater Sand Plover | මහ වැලු ඔලෝචිය | NE |
| 56 <i>Vanellus malabaricus</i> | Yellow-wattled Lapwing | කුහ කරමල කිරුළා | LC |
| 57 <i>Vanellus indicus</i> | Red-wattled Lapwing | රුජ කරමල කිරුළා | LC |
| 58 <i>Chlidonias hybrida</i> | Whiskered Tern | කාගුල - මිනිනිය | NE |
| Family - Accipitridae | | | |
| 59 <i>Elanus caeruleus</i> | Black-wing Kite | පනුනුගස්සා | NT |
| 60 <i>Haliastur indus</i> | Brahminy Kite | බමුවු පියාකුස්සා | LC |
| 61 <i>Haliaeetus leucogaster</i> | White-bellied Sea-eagle | සේන්දුර දියෙකුස්සා | LC |
| 62 <i>Ichthyophaga ichyaetus</i> | Grey-headed Fish-eagle | අඟ-ඩිස මයුෂුස්සා | NT |
| 63 <i>Spilornis cheela</i> | Crested Serpent Eagle | සරපුගස්සා | LC |
| 64 <i>Accipiter badius</i> | Shikra | කුරුඡෙගාය | LC |
| 65 <i>Spizaetus cirrhatus</i> | Changeable Hawk Eagle | කොළඹකුස්සා | LC |
| Family - Podicipedidae | | | |
| 66 <i>Tachybaptus ruficollis</i> | Little Grebe | ශින ගෙඩිතුරුවා | LC |
| Family - Anhingidae | | | |
| 67 <i>Anhinga melanogaster</i> | Oriental Darter | අනිකාවා | LC |
| Family - Phalacrocoracidae | | | |
| 68 <i>Phalacrocorax niger</i> | Little Cormorant | ප්‍රංම දියකාවා | LC |

පක්ෂීන්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|---------------------------------------|---------------------------|----------------------|---------|
| 69 <i>Phalacrocorax fuscicollis</i> | Indian Cormorant | භැඩපු දියකාව | LC |
| 70 <i>Phalacrocorax carbo</i> | Great Cormorant | මහ දියකාව | NT |
| Family - Ardeidae | | | |
| 71 <i>Egretta garzetta</i> | Little Egret | කුඩා අලු-කොකා | LC |
| 72 <i>Ardea cinerea</i> | Grey Heron | අං කොකා | LC |
| 73 <i>Ardea purpurea</i> | Purple Heron | කරවැල කොකා | LC |
| 74 <i>Casmerodius albus</i> | Great Egret | මහ සුදු-කොකා | LC |
| 75 <i>Mesophoyx intermedia</i> | Intermediate Egret | සුදු මැදි කොකා | LC |
| 76 <i>Bubulcus ibis</i> | Cattle Egret | ගම-කොකා | LC |
| 77 <i>Ardeola grayii</i> | Indian Pond Heron | කහ්‍ය-කොකා | LC |
| 78 <i>Butorides striatus</i> | Straited Heron | පලා කොකා | LC |
| 79 <i>Nycticorax nycticorax</i> | Black-crowned Night Heron | රු කොකා | NT |
| 80 <i>Ixobrychus sinensis</i> | Yellow Bittern | කහ මැටි-කොකා | NT |
| 81 <i>Ixobrychus cinnamomeus</i> | Cinnamon Bittern | රතු දූෂ්‍ර මැටි-කොකා | NT |
| 82 <i>Ixobrychus flavicollis</i> | Black Bittern | කහ මැටි-කොකා | LC |
| Family - Threskiornithidae | | | |
| 83 <i>Threskiornis melanocephalus</i> | Black-headed Ibis | සුදු දැං-කොකා | LC |
| 84 <i>Platalea leucorodia</i> | Eurasian Spoonbill | භැඩ ආලාව | LC |
| Family - Pelecanidae | | | |
| 85 <i>Pelecanus philippensis</i> | Spot-billed Pelican | අං පස්කුවුව | LC |
| Family - Ciconiidae | | | |
| 86 <i>Mycteria leucocephala</i> | Painted Stork | මත්වයි | LC |
| 87 <i>Anastomus oscitans</i> | Asian Openbill | විවර-තුළුව | LC |
| 88 <i>Ciconia episcopus</i> | Woolly-necked Stork | පාදිල මානාව | NT |
| 89 <i>Leptoptilos javanicus</i> | Lesser Adjutant | බහුරු-මානාව | VU |
| Family - Chloropseidae | | | |
| 90 <i>Chloropsis jerdoni</i> | Blue-winged Leafbird | නිල්මිය කොළඹරියි | LC |
| Family - Laniidae | | | |
| 91 <i>Lanius cristatus</i> | Brown Shrike | දූෂ්‍ර සබරිතනා | NE |
| Family - Artamidae | | | |
| 92 <i>Artamus fuscus</i> | Ashy Woodswallow | අං වනලිඩිනිය | LC |
| Family - Oriolidae | | | |
| 93 <i>Oriolus xanthornus</i> | Black-hooded Oriole | සිං කජ කහකුරුලා | LC |
| Family - Dicruidae | | | |
| 94 <i>Dicrurus leucophaeus</i> | Ashy Drongo | අං පැය කුවුව | NE |
| 95 <i>Dicrurus caerulescens</i> | White-bellied Drongo | පෙද කුවුව | LC |



පක්ෂීන්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|---------------------------------------|----------------------------|--------------------------|---------|
| Family - Rhipiduridae | | | |
| 96 <i>Rhipidura aureola</i> | White-browed Fantail | සුද අවනපදුරා | LC |
| Family - Monarchidae | | | |
| 97 <i>Terpsiphone paradisi</i> | Asian Paradise- flycatcher | රැනෙනමාරා | LC |
| Family - Corvidae | | | |
| 98 <i>Corvus splendens</i> | House Crow | කොළඹ කාකකා | LC |
| 99 <i>Corvus levaillantii</i> | Large-billed Crow | කළ කිපුවා | LC |
| Family - Campephagidae | | | |
| 100 <i>Coracina melanoptera</i> | Black-headed Cuckooshrike | කළඹිස් කොටුමු-සාරමිතතා | LC |
| 101 <i>Tephrodornis pondicerianus</i> | Sri Lanka Woodshrike | වත-සාරවිතතා | LC |
| Family - Aegithinidae | | | |
| 102 <i>Aegithina tiphia</i> | Common Iora | අයෝරාවා | LC |
| Family - Sturnidae | | | |
| 103 <i>Pastor roseus</i> | Rosy Starling | රෝස් ගාර්කාවා | NE |
| 104 <i>Acridotheres tristis</i> | Common Myna | මිස්තා | LC |
| Family - Hirundinidae | | | |
| 105 <i>Hirundo rustica</i> | Barn Swallow | වැනි-මෙනිනියා | NE |
| 106 <i>Hirundo hyperythra</i> | Sri Lanka Swallow | ශ්‍රී ලංකා වැනි-මෙනිනියා | |
| Family - Pycnonotidae | | | |
| 107 <i>Pycnonotus cafer</i> | Red-vented Bulbul | කොළඹයා | LC |
| 108 <i>Pycnonotus luteolus</i> | White-browed Bulbul | බැම-සුද කොළඹයා | LC |
| Family - Cisticolidae | | | |
| 109 <i>Cisticola juncidis</i> | Zitting Cisticola | රෘඩාංඩිත අවන්-රිචිය | LC |
| 110 <i>Prinia socialis</i> | Ashy Prinia | අල්පහැ ප්‍රීනියා | LC |
| 112 <i>Prinia inornata</i> | Plain Prinia | බැමසුද ප්‍රීනියා | LC |
| Family - Timaliidae | | | |
| 113 <i>Turdoides affinis</i> | Yellow-billed Babbler | දෙමලුවාවා | LC |
| Family - Alaudidae | | | |
| 114 <i>Alauda gulgula</i> | Oriental Skylark | ගුවන තුළිකාවා | LC |
| Family - Dicaeidae | | | |
| 115 <i>Dicaeum agile</i> | Thick-billed Flowerpecker | භූඩ මහත පිළුවාවා | NT |
| 116 <i>Dicaeum erythrorhynchos</i> | Pale-billed Flowerpecker | කුඩ පිළුවාවා | LC |
| Family - Nectariniidae | | | |
| 117 <i>Nectarina zeylonica</i> | Purple-rumped Sunbird | දුම් කරී සුටිකාකා | LC |
| 118 <i>Nectarina asiatica</i> | Purple Sunbird | දුම් සුටිකාකා | LC |
| 119 <i>Nectarina lotenia</i> | Loten's Sunbird | ලොට්ටන් සුටිකාකා | LC |
| Family - Passeridae | | | |
| 120 <i>Passer domesticus</i> | House Sparrow | ගේ කුරුලේලා | LC |

ජක්ෂීන්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|--------------------------------|----------------------|-------------------|---------|
| Family - Motacillidae | | | |
| 121 <i>Motacilla flava</i> | Yellow Wagtail | කුඩා ගලපෙන්දා | NE |
| 122 <i>Anthus rufulus</i> | Paddyfield Pipit | ඉන්දියානු වැරවිචා | LC |
| Family - Estrildidae | | | |
| 123 <i>Lonchura striata</i> | White-rumped Munia | පිට සුද වි-කුරුම | LC |
| 124 <i>Lonchura punctulata</i> | Scaly-breasted Munia | තිත් වි-කුරුම | LC |
| 125 <i>Lonchura malacca</i> | Black-headed Munia | පිශ කඹ වි-කුරුම | LC |

උරගයන්

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|---------------------------------------|-------------------------|--------------------|---------|
| Family - Crocodylidae | | | |
| 1 <i>Crocodylus palustris</i> | Marsh crocodile | භැල කිවුල | NT |
| Family - Bataguridae | | | |
| 2 <i>Melanochelys trijuga</i> | Parker's black turtle | ගල ඉඩිබා | LC |
| Family - Testudinidae | | | |
| 3 <i>Geochelone elegans</i> | Indian star tortoise | තාරකා ඉඩිබා | NT |
| Family - Trionychidae | | | |
| 4 <i>Lissemys ceylonensis</i> | Flapshell turtle | කිරි ඉඩිබා | LC |
| Family - Agamidae | | | |
| 5 <i>Calotes calotes</i> | Green garden lizard | පළ කුට්සා | LC |
| 6 <i>Calotes versicolor</i> | Common garden lizard | ගරා කුට්සා | LC |
| 7 <i>Sitana deâkai</i> | Fanthroat lizard | වැල් කුට්සා | LC |
| Family - Chameleonidae | | | |
| 8 <i>Chamaeleo zeylanicus</i> | Sri Lankan chameleon | බැඳුම්ලා | EN |
| Family - Gekkonidae | | | |
| 9 <i>Hemidactylus frenatus</i> | Common house-gecko | ගේ හුනා | LC |
| 10 <i>Hemidactylus lankae</i> | Termite hill gecko | ගුහෙක හුනා | LC |
| 11 <i>Hemidactylus parvimaculatus</i> | Spotted housegecko | පුළුම් ගේ හුනා | LC |
| Family - Scincidae | | | |
| 12 <i>Dasia halianus</i> | Haly's treeskink | යෙළුයෙන් රක්-සිකනා | NT |
| 13 <i>Eutropis carinata</i> | Common skink | සුළඟ සිකනා | LC |
| 14 <i>Eutropis tammanna</i> | Tmmanna skink | තම්මන්නා සිකනා | LC |
| Family - Varanidae | | | |
| 15 <i>Varanus bengalensis</i> | Land monitor | තුළගෙය | LC |
| 16 <i>Varanus salvator</i> | Water monitor | ක්‍රිංගෙය | LC |
| Family Pythonidae | | | |
| 17 <i>Python molurus</i> | Indian python | පිළුර | LC |
| Family - Colubridae | | | |
| 18 <i>Ahaetulla nasuta</i> | Green vine snake | අභවුමල | LC |
| 19 <i>Dendrelaphis tristis</i> | front Spot bronze back | හාඳුන්ඩා | LC |
| 20 <i>Liopeltis calamaria</i> | Reed snake | පනබරිය | NT |
| 21 <i>Lycodon aulicus</i> | Wolf snake, house snake | අඥ රුදනය | LC |



උරගයන්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.නම්. |
|-------------------------------------|------------------------|----------------|---------|
| 22 <i>Oligodon arnensis</i> | Banded Kukri | අරනි දුත කැටිය | LC |
| 23 <i>Ptyas mucosa</i> | Rat snake | ගැරඩිය | LC |
| Family - Natricidae | | | |
| 24 <i>Amphiesma stolatum</i> | Buff striped keelback | අහරකුතකා | LC |
| 25 <i>Xenochrophis asperimus</i> | The checkered keelback | දියබරිකා | LC |
| 26 <i>Xenochrophis cf. piscator</i> | Checkered Keelback | දියබරිකා | LC |
| Family - Homalopsidae | | | |
| 27 <i>Cerberus rynchops</i> | Dog-faced water snake | කුණු දිය කළවා | LC |
| Family - Elapidae | | | |
| 28 <i>Naja naja</i> | Indian cobra | නග | LC |
| Family - Viperidae | | | |
| 29 <i>Daboia russelii</i> | Russell's viper | තිත පොලුගා | LC |

උහයපිවින්

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.නම්. |
|-------------------------------------|-----------------------------|------------------------|---------|
| Family - Bufonidae | | | |
| 1 <i>Duttaphrynus scaber</i> | Ferguson's Toad | ගරඩියුස්නය ගෙම්බා | VU |
| 2 <i>Duttaphrynus melanostictus</i> | Common house toad | ගෙඩි ගෙම්බා | LC |
| Family - Microhylidae | | | |
| 3 <i>Uperodon taprobanicus</i> | Common bull frog | විසිනුරු රතු-මැකිය | LC |
| 4 <i>Microhyla mihintalei</i> | Red narrow mouth frog | රතු මුවපුළු-මැකිය | LC |
| 5 <i>Ramanella variegata</i> | White-bellied pugsnout frog | බඩ සුදු ලොටෝනාමු-මැකිය | LC |
| 6 <i>Uperodon systoma</i> | Balloon frog | බැලුන මැකිය | LC |
| Family - Dic平glossidae | | | |
| 7 <i>Minervarya agricola</i> | Rice field frog | වෙළ මැකිය | |
| 8 <i>Euphlyctis cyanophlyctis</i> | Skipper frog | ලත්පාතන මැකිය | LC |
| 9 <i>Euphlyctis hexadactylus</i> | Sixtoe green frog | සයුරේලි පලා-මැකිය | LC |
| 10 <i>Hoplobatrachus crassus</i> | Jerdon's bull frog | රරඩිනය ගුල-මැකිය | LC |
| 11 <i>Sphaerotheca breviceps</i> | Banded sand frog | තුත් ගුරු වලු-මැකිය | LC |
| 12 <i>Sphaerotheca rolandae</i> | Marbled sand frog | පෙවන වලු-මැකිය | LC |
| Family - Rhacophoridae | | | |
| 13 <i>Polypedates maculatus</i> | Spotted tree frog | පුළුල ගස මැකිය | LC |

මත්සයන්

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|--|--------------------|----------------|---------|
| Family - Cyprinidae | | | |
| 1 <i>Dawkinsia filamentosa</i> | Filamented Barb | දැංකාල පෙරියා | LC |
| 2 <i>Puntius vittatus</i> | Silver barb | බුළු තිත්තයා | LC |
| 3 <i>Horadandia atukorali</i> | Horadandia | භාරදුව්සියා | VU |
| Family Cobitidae | | | |
| 4 <i>Lepidocephalichthys thermalis</i> | Common spiny loach | තිත් අම්පිටාවා | LC |
| Family - Aplocheilidae | | | |
| 5 <i>Aplocheilus parvus</i> | Dwarf panchax | කළපු හදාය | LC |
| Family- Cichlidae | | | |
| 6 <i>Oreochromis mosambicus</i> | Tilapia | විලාවියා | AIS |
| 7 <i>Oreochromis niloticus</i> | Tilapia | විලාවියා | NE |
| Family - Anabantidae | | | |
| 8 <i>Anabas testudineus</i> | Climbing perch | කාවකියා | LC |

සමනාලයන්

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|------------------------------|---------------------|---------------------|---------|
| Family - Papilionidae | | | |
| 1 <i>Graphium agamemnon</i> | Tailed jay | කොළ පැටිලියා | LC |
| 2 <i>Pachliopta hector</i> | Crimson rose | මහ රෝස පැටිලියා | LC |
| 3 <i>Papilio crino</i> | Banded peacock | මොඩර පැටිලියා | VU |
| 4 <i>Papilio demoleus</i> | Lime butterfly | කහ පැටිලියා | LC |
| 5 <i>Papilio polytes</i> | Common mormon | කළු පැටිලියා | LC |
| Family - Pieridae | | | |
| 6 <i>Appias galane</i> | Lesser albatross | කුඩා සුදුනා | LC |
| 7 <i>Catopsilia pomona</i> | Lemon emigrant | කහ පියාසැරියා | LC |
| 8 <i>Catopsilia pyranthe</i> | Mottled emigrant | තිත් පිය පියාසැරියා | LC |
| 9 <i>Colotis amata</i> | Small salmon arab | ප්‍රාවී රෝස සුදුනා | LC |
| 10 <i>Colotis etrida</i> | Little orange tip | පිත් සුදුනා | NT |
| 11 <i>Delias eucharis</i> | Jezebel | පොදු මහ සුදුදා | LC |
| 12 <i>Eurema hecate</i> | Common grass yellow | මහ කහකාලයා | LC |
| 13 <i>Hebomoia glaucippe</i> | Great orange tip | යොද සුදුනා | LC |
| 14 <i>Ixias marianne</i> | White orange tip | සුදු මහ-සුදුනා | LC |
| 15 <i>Ixias pyrene</i> | Yellow orange tip | කහ මහ-සුදුනා | LC |
| 16 <i>Leptosia nina</i> | Psyche | කළු තිත් සුදුදා | LC |



සමන්වයන්...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|--------------------------------|--------------------|----------------------|---------|
| Family - Nymphalidae | | | |
| 17 <i>Acraea violae</i> | Tawny costor | තැඩුම් පදුරු-බෙරලුව | LC |
| 18 <i>Ariadne merione</i> | Common castor | පොදු පතන්-සැරිය | VU |
| 19 <i>Byblia ilithyia</i> | Joker | ක්වචක | VU |
| 20 <i>Danaus chrysippus</i> | Plain tiger | පොදු කොට්-තැඩුම්ක | LC |
| 21 <i>Danaus genutia</i> | Common tiger | ඉර් කොට්-තැඩුම්ක | LC |
| 22 <i>Euploea core</i> | Common crow | පොදු කාක-දුනුරුවා | LC |
| 25 <i>Junonia almana</i> | Peacock pansy | මොඹර අලංකාරකය | LC |
| 26 <i>Junonia atlites</i> | Grey pansy | අලුවන් අලංකාරකය | LC |
| 28 <i>Junonia lemonias</i> | Lemon pansy | දුනුරුවන් අලංකාරකය | LC |
| 29 <i>Parantica aglea</i> | Glossy tiger | සුදුවන් නිල්-කොට්ටිය | LC |
| 30 <i>Phalantha phantha</i> | Leopard | පොදු තිත්-තැඩුම්ක | LC |
| 31 <i>Tirumala limniace</i> | Blue tiger | පොදු නිල්-කොට්ටිය | LC |
| 32 <i>Ypthima ceylonica</i> | White four-ring | පොදු හීන් දුනුරුවා | LC |
| Family - Lycaenidae | | | |
| 33 <i>Amblypodia anita</i> | Purple leafblue | දුම් ගස්-තිලක | NT |
| 34 <i>Azanus jesous</i> | African Babul Blue | අලිකානු තිලක | LC |
| 35 <i>Castalius rosimon</i> | Common Pierrot | පොදු මල්-තිලක | LC |
| 36 <i>Chilades lajus</i> | Lime Blue | පොදු පැණු-තිලක | LC |
| 37 <i>Chilades putli</i> | Grass Jewel | රණ ත්‍යා-තිලක | LC |
| 38 <i>Leptotes plinius</i> | Zebra Blue | රුජ ඉර්-තිලක | LC |
| 39 <i>Spindasis vulcanus</i> | Common Silverline | පොදු රිද්-තිලක | LC |
| 40 <i>Tajuria cippus</i> | Peacock Royal | මොඹර රාජ-තිලක | LC |
| 41 <i>Zizeeria karsandra</i> | Dark Grass Blue | අදරුවන් ත්‍යා-තිලක | LC |
| 42 <i>Zizina otis</i> | Lesser Grass Blue | පොදු ත්‍යා-තිලක | LC |
| 43 <i>Zizula hylax</i> | Tiny Grass Blue | පුළුව් ත්‍යා-තිලක | LC |
| Family - Hesperiidae | | | |
| 44 <i>Ampittia dioscorides</i> | Bush Hopper | පදුරු පිම්ල | LC |
| 45 <i>Taractrocera maevius</i> | Common Grass Dart | ත්‍යාසරු | LC |

ගොඩ

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|-----------------------------------|----------------------|--------------|---------|
| Family - Acanthaceae | | | |
| 1 <i>Hygrophila auriculata</i> | Long leaved barleria | නිරමුලුල | LC |
| 2 <i>Justicia procumbens</i> | | මායානි | LC |
| Family - Achariaceae | | | |
| 3 <i>Hydnocarpus venenata</i> | | මකුඡ | LC |
| Family - Alismataceae | | | |
| 4 <i>Limnophyton obtusifolium</i> | | වෙළ කොකිල | LC |
| 5 <i>Limnocharis flava</i> | | දුයෙශ්වර | |
| Family - Amaranthaceae | | | |
| 6 <i>Aerva lanata</i> | Aerva | පොලුපළා | LC |
| 7 <i>Alternanthera sessilis</i> | Sessile joyweed | මුකුඩුවෙන්නා | LC |
| 8 <i>Nothosaerva brachiata</i> | | තම්පලා | NT |
| Family - Amaryllidaceae | | | |
| 9 <i>Crinum latifolium</i> | | ගෙධිමානෙල | VU |
| 10 <i>Crinum viviparum</i> | | හින්තෙලබේ | LC |
| Family - Annonaceae | | | |
| 11 <i>Uvaria zeylanica</i> | | පුල කින් | LC |
| Family - Apocynaceae | | | |
| 12 <i>Carissa spinarum</i> | | හින් කරඹ | LC |
| 13 <i>Calotropis gigantea</i> | | වරු | LC |
| 14 <i>Gymnema sylvestre</i> | | මක වැද්ද | VU |
| 15 <i>Hemidesmus indicus</i> | Indian sarssaparilla | හින් ඉරමුණ | LC |
| 16 <i>Leptadenia reticulata</i> | | පිටතරි | LC |
| Family - Aponogetonaceae | | | |
| 17 <i>Aponogeton crispus</i> | | කෙකවිය | VU |
| Family - Arecaceae | | | |
| 18 <i>Phoenix pusilla</i> | | වලු ඉදි | LC |
| Family - Asparagaceae | | | |
| 19 <i>Asparagus racemosus</i> | | හාතබාරිය | LC |
| Family - Boraginaceae | | | |
| 20 <i>Coldenia procumbens</i> | | | LC |
| 21 <i>Ehretia microphylla</i> | Ceylon boxwood | හින් තඹුල | LC |



ගොඩ...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|----------------------------------|---------------------|---------------------|---------|
| Family - Celastraceae | | | |
| 22 <i>Salacia reticulata</i> | | කොටල සිංහ | EN |
| Family - Clusiaceae | | | |
| 23 <i>Chara sp.</i> | Family - Clusiaceae | | |
| Family - Clusiaceae | | | |
| 24 <i>Garcinia spicata</i> | | ගෙෂනපාන | NT |
| 25 <i>Garcinia morella</i> | Buffer tree | ගෙකටු | NT |
| Family - Colchicaceae | | | |
| 26 <i>Gloriosa superba</i> | | තියගලා | NT |
| Family - Combretaceae | | | |
| 27 <i>Terminalia arjuna</i> | Arjun | කුමුක් | LC |
| Family - Commelinaceae | | | |
| 28 <i>Commelina benghalensis</i> | Benghal dayflower | දිය මෙහෙරය | LC |
| 29 <i>Murdannia dimorphoides</i> | | | NT |
| 30 <i>Murdannia esculenta</i> | | | NT |
| 31 <i>Murdannia nudiflora</i> | | | LC |
| 32 <i>Murdannia spirata</i> | | | LC |
| Family - Compositae | | | |
| 33 <i>Chromolaena odorata</i> | | පොඩි සිස්පේක්ටූමරන් | |
| 34 <i>Eclipta prostrata</i> | Marsh Daisy | කිකිරිදිය | LC |
| 35 <i>Kleinia grandiflora</i> | | | LC |
| 36 <i>Mikania cordata</i> | Mile-a-minute | ගම් පාඨ | |
| 37 <i>Xanthium strumarium</i> | Bur-weed | උරු කොස්ස | LC |
| Family - Connaraceae | | | |
| 38 <i>Connarus monocarpus</i> | | රදුමය | LC |
| 39 <i>Rourea minor</i> | | ගොඩ හිරදි | LC |
| Family - Convolvulaceae | | | |
| 40 <i>Evolvulus alsinoides</i> | Little glory | විශ්වෘතාන්ති | LC |
| 41 <i>Ipomoea marginata</i> | Purple heart glory | රස තැල කොළ | LC |
| Family - Cyperaceae | | | |
| 42 <i>Bulbostylis barbata</i> | | උරු හිර | LC |
| 43 <i>Carex lateralis</i> | | | CR |

ගාක...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|---|--------------|------------|---------|
| 44 <i>Cyperus bifax</i> | | | LC |
| 45 <i>Cyperus compressus</i> | compressus | | LC |
| 46 <i>Cyperus cuspidatus</i> | | | LC |
| 47 <i>Cyperus haspan</i> | | හාල පන් | LC |
| 48 <i>Cyperus iria</i> | | වැල හිර | LC |
| 49 <i>Cyperus javanicus</i> | | රමිබා | LC |
| 50 <i>Cyperus rotundus</i> | Nut grass | කළුදුරා | LC |
| 51 <i>Eleocharis dulcis</i> | | බෙරු පන් | LC |
| 52 <i>Fimbristylis argentea</i> | | | LC |
| 53 <i>Fimbristylis cinnamometorum</i> | | | LC |
| 54 <i>Fimbristylis ovata</i> | | ර් තහා | LC |
| 55 <i>Fimbristylis schoenoides</i> | | | LC |
| 56 <i>Fimbristylis triflora</i> | | | LC |
| 57 <i>Fuirena uncinata</i> | | පළු තහා | LC |
| 58 <i>Schoenoplectiella articulata</i> | | මහ ගැට පන් | LC |
| 59 <i>Schoenoplectiella lateriflora</i> | | | LC |
| 60 <i>Scleria multilacunosa</i> | | | CR |
| 61 <i>Scleria parvula</i> | | | VU |

Family - Droseraceae

| | | | |
|----------------------------|-------------------------|--------|----|
| 62 <i>Drosera burmanni</i> | Sandew, Tropical sundew | වට්සේය | VU |
|----------------------------|-------------------------|--------|----|

Family - Ebenaceae

| | | | |
|--------------------------------|--|-----------------|----|
| 63 <i>Diospyros ebenoides</i> | | කළු හබරලිය | EN |
| 64 <i>Diospyros ebenum</i> | | කළවර | EN |
| 65 <i>Diospyros malabarica</i> | | තිඩිර | LC |
| 66 <i>Diospyros ovalifolia</i> | | හබර, කුණු මැල්ල | LC |

Family - Elatinaceae

| | | | |
|---------------------------|--|----------------|----|
| 67 <i>Bergia capensis</i> | | ගැට පුරුෂක විල | LC |
|---------------------------|--|----------------|----|

Family - Eriocaulaceae

| | | | |
|-------------------------------------|--|--------------|----|
| 68 <i>Eriocaulon cinereum</i> | | | LC |
| 69 <i>Eriocaulon quinquangulare</i> | | හින් කොක්ලාව | LC |

Family - Euphorbiaceae

| | | | |
|---------------------------|--|--------------|----|
| 70 <i>Croton laccifer</i> | | ගස් කැර්සෝයි | LC |
| 71 <i>Croton tiglium</i> | | රුයාල | LC |



ගොඩ...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|--------------------------------------|-------------------|------------------------------|---------|
| 72 <i>Dimorphocalyx glabellus</i> | | වැට්ටුවෙන්න | LC |
| 73 <i>Mallotus eriocarpus</i> | | වැළ කෘසෝබිය | LC |
| 74 <i>Suregada lanceolata</i> | | | LC |
| 75 <i>Tragia plukenetii</i> | | වැළ ක්‍රිමිකා | NT |
| Family - Gentianaceae | | | |
| 76 <i>Canscora alata</i> | Sakmal | සක්මල | VU |
| Family - Gisekiaceae | | | |
| 77 <i>Gisekia pharnaceoides</i> | | අත්තිර පළු | LC |
| Family - Hydrocharitaceae | | | |
| 78 <i>Blyxa aubertii</i> | | දිය හටරිය | LC |
| 79 <i>Hydrilla verticillata</i> | | හයිඩ්ලා | LC |
| 80 <i>Najas graminea</i> | | | LC |
| 81 <i>Najas marina</i> | | | DD |
| Family - Lamiaceae | | | |
| 82 <i>Basilicum polystachyon</i> | | කරුල තුඟ | LC |
| 83 <i>Leucas zeylanica</i> | | ගැට තුඟ | LC |
| 84 <i>Vitex altissima</i> | | මිළුල | NT |
| 85 <i>Vitex leucoxylon</i> | | නැඩඩි | LC |
| Family- Lauraceae | | | |
| 86 <i>Alseodaphne semecarpifolia</i> | | | VU |
| Family- Leguminosae | | | |
| 87 <i>Aeschynomene indica</i> | Indian jointvetch | දිය සියඹල | LC |
| 88 <i>Bauhinia racemosa</i> | | මයිල | LC |
| 89 <i>Caesalpinia bonduc</i> | Kumburu-Wel | කුමුරු වැලු | LC |
| 90 <i>Caesalpinia hymenocarpa</i> | | ගෙයඩ ව්‍යුලටිය, රත් කුලඩි | LC |
| 91 <i>Canavalia cathartica</i> | Wild bean | | LC |
| 92 <i>Canavalia gladiata</i> | | අවර, රතු අවර | |
| 93 <i>Cassia fistula</i> | Indian laburnum | අහැල | |
| 94 <i>Crotalaria lunulata</i> | | | LC |
| 95 <i>Crotalaria verrucosa</i> | Blue rattlesnake | නිල අඩනතිරිය | LC |
| 96 <i>Derris scandens</i> | Forest beanstalk | කළ වැළ | LC |
| 97 <i>Desmodium heterophyllum</i> | | මඟ උදුපියමුය | LC |

ගාක...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|--------------------------------------|------------------|----------------|---------|
| 98 <i>Desmodium pryonii</i> | | | LC |
| 99 <i>Desmodium triflorum</i> | | පින් උදුවීයලිය | LC |
| 100 <i>Dicerma biarticulatum</i> | | | |
| 101 <i>Dichrostachys cinerea</i> | Sickle bush | කුටු අන්දර | LC |
| 102 <i>Mimosa pudica</i> | Sensitive plant | නිදිකුම්බ | |
| 103 <i>Indigofera oblongifolia</i> | | නර් මූ | VU |
| 104 <i>Pongamia pinnata</i> | Indian beech | මගුල කරද | LC |
| 105 <i>Pseudarthria viscosa</i> | | ගස් ගෙතිකා | LC |
| 106 <i>Senna auriculata</i> | Tanner's cassia | රඟවරු | |
| 107 <i>Sesbania bispinosa</i> | Spiny sesbania | | LC |
| 108 <i>Tephrosia purpurea</i> | Common tephrosia | පිළ | LC |
| Family - Lentibulariaceae | | | |
| 110 <i>Utricularia caerulea</i> | | නිල මොඩාරයේක | LC |
| 111 <i>Utricularia reticulata</i> | | නිල මොඩාරයේක | LC |
| Family - Linderniaceae | | | |
| 112 <i>Lindernia anagallis</i> | | හදුනත විල | LC |
| Family - Loganiaceae | | | |
| 113 <i>Strychnos nux-vomica</i> | | ගෙබි කදුරු | VU |
| 114 <i>Strychnos trichocalyx</i> | | ගෝන කරඹ | VU |
| Family - Loranthaceae | | | |
| 115 <i>Dendrophthoe falcata</i> | | පිළිල | LC |
| Family - Lythraceae | | | |
| 116 <i>Ammannia baccifera</i> | | | LC |
| Family - Malpighiaceae | | | |
| 117 <i>Hiptage benghalensis</i> | | පුවක ගෙධිය වැල | LC |
| Family - Malvaceae | | | |
| 118 <i>Grewia orientalis</i> | | වැල කුලිය | LC |
| 119 <i>Hibiscus micranthus</i> | | බැධිල | LC |
| 120 <i>Hibiscus panduriformis</i> | | කපු කිනිස්ස | CR |
| 121 <i>Hibiscus surattensis</i> | | පින් තාපිරිතන | LC |
| 122 <i>Melochia corchorifolia</i> | | ගස් කුර | LC |
| 123 <i>Pterospermum suberifolium</i> | | වෙළත් | LC |



ගොඩ...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|------------------------------------|------------------|-----------|---------|
| 124 <i>Sida acuta</i> | | ගස බධිල | LC |
| 125 <i>Sida cordifolia</i> | Country mallow | බධිල | LC |
| Family - Melastomataceae | | | |
| 126 <i>Memecylon sphaerocarpum</i> | | දුඳී කහ | LC |
| 127 <i>Memecylon umbellatum</i> | Blue mist | කොර කහ | LC |
| Family - Meliaceae | | | |
| 128 <i>Azadirachta indica</i> | Neem | කොනොම් | |
| 129 <i>Soymida febrifuga</i> | | යක් කේත | |
| 130 <i>Walsura trifoliolata</i> | | කිරි කේත | LC |
| Family - Menyanthaceae | | | |
| 131 <i>Nymphoides hydrophylla</i> | | ඡින ඕිඟ | LC |
| 132 <i>Nymphoides indica</i> | | ඕිඟ | LC |
| Family - Molluginaceae | | | |
| 133 <i>Glinus oppositifolius</i> | | ඡින අල | LC |
| 134 <i>Mollugo pentaphylla</i> | | | LC |
| Family - Moraceae | | | |
| 135 <i>Ficus benghalensis</i> | | මහ තුග | LC |
| Family - Myrtaceae | | | |
| 136 <i>Syzygium cumini</i> | | මා දං | LC |
| Family - Nelumbonaceae | | | |
| 137 <i>Nelumbo nucifera</i> | Lotus | නෙලම් | LC |
| Family - Nymphaeaceae | | | |
| 138 <i>Nymphaea nouchali</i> | Water lily | මානෙල | VU |
| 139 <i>Nymphaea pubescens</i> | Egyptian lotus | ඕිඟ | LC |
| Family - Ochnaceae | | | |
| 140 <i>Ochna jabotapita.</i> | | මල කැර | LC |
| Family - Oleaceae | | | |
| 141 <i>Jasminum angustifolium</i> | Wild jasmine | වල සිවිල | LC |
| Family - Orobanchaceae | | | |
| 142 <i>Centranthera indica</i> | | දුටු සැඩු | |
| 143 <i>Striga angustifolia</i> | White withchweed | | NT |
| Family- Phyllanthaceae | | | |
| 144 <i>Antidesma alexiteria</i> | | ඡින ආකිලෙ | LC |

ගොඩ...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|--|----------------|----------------|---------|
| 145 <i>Flueggea leucopyrus</i> | | ඩින් කටුලීල | LC |
| 146 <i>Phyllanthus amarus</i> | Carry me seed | පිටවකකා | LC |
| 147 <i>Phyllanthus maderaspatensis</i> | | | LC |
| 148 <i>Phyllanthus reticulatus</i> | | වැල් කිසිල | LC |
| 149 <i>Phyllanthus urinaria</i> | | රත් පිටවකකා | LC |
| Family - Picridaceae | | | |
| 150 <i>Mischodion zeylanicus</i> | | | LC |
| Family - Plantaginaceae | | | |
| 151 <i>Bacopa floribunda</i> | | | LC |
| 152 <i>Bacopa monnieri</i> | Water hyssop | ඉංචුවිල | LC |
| 153 <i>Dopatrium lobelioides</i> | | ඩින් සවාන් | LC |
| 154 <i>Limnophila aquatica</i> | Giant ambulia | පුරුෂ විල | LC |
| 155 <i>Limnophila sessiliflora</i> | | | LC |
| Family - Poaceae | | | |
| 156 <i>Aeluropus lagopoides</i> | | | LC |
| 157 <i>Alloteropsis cimicina</i> | | ඩු දේශී තෙළ | LC |
| 158 <i>Aristida setacea</i> | | අැත් තුත්තිරි | LC |
| 159 <i>Imperata cylindrica</i> | | ඉලුක් | LC |
| 160 <i>Ischaemum ciliare</i> | | රට තෙළ | LC |
| 161 <i>Oryza nivara</i> | | වල් වී | NT |
| 162 <i>Panicum repens</i> | | රට තෙළ | LC |
| 163 <i>Paspalum scrobiculatum</i> | | අමු | LC |
| 164 <i>Sporobolus virginicus</i> | | මුහුද අවෙර | LC |
| 165 <i>Zoysia matrella</i> | | | LC |
| Family - Pontederiaceae | | | |
| 166 <i>Eichhornia crassipes</i> | Water hyacinth | ජපන් පබර | |
| Family - Potamogetonaceae | | | |
| 167 <i>Potamogeton nodosus</i> | | මල් කෙකටිය | |
| Family - Putranjivaceae | | | |
| 168 <i>Drypetes sepiaria</i> | | විර | LC |
| Family - Rhamnaceae | | | |
| 169 <i>Ziziphus oenopolia</i> | | ඩින් එරංම්බියා | LC |



ගොඩ...

| අං. විද්‍යාත්මක නාමය | ඉංග්‍රීසි නම | සිංහල නම | සං.තත්. |
|-------------------------------------|--------------------|-----------------|---------|
| Family - Rhizophoraceae | | | |
| 170 <i>Cassipourea ceylanica</i> | | පනා | LC |
| Family - Rubiaceae | | | |
| 171 <i>Benkara malabarica</i> | | පුදුන් | LC |
| 172 <i>Canthium coromandelicum</i> | | කර | LC |
| 173 <i>Ixora coccinea</i> | | රත්මල් | LC |
| 174 <i>Spermacoce hispida</i> | | ශින් ගට කොළ | LC |
| 175 <i>Tarenna asiatica</i> | | තරෝනා | LC |
| Family - Rutaceae | | | |
| 176 <i>Atalantia ceylanica</i> | | යකිනාරා | LC |
| 177 <i>Chloroxylon swietenia</i> | | බුරුත | VU |
| 178 <i>Glycosmis mauritiana</i> | | බෙලු පනා | LC |
| 179 <i>Toddalia asiatica</i> | | කුඩාමිරිස්ස | |
| 180 <i>Salvadora persica</i> | | මලුත්තත් | NT |
| 181 <i>Azima tetracantha</i> | | කුඩානියද | LC |
| Family - Sapindaceae | | | |
| 182 <i>Gelnniae unijuga</i> | | වල් ගොර | LC |
| 183 <i>Lepisanthes senegalensis</i> | | ගල් කුම | LC |
| 184 <i>Lepisanthes tetraphylla</i> | | සිවුපත් ගල්කම | LC |
| 185 <i>Schleichera oleosa</i> | | කේන් | LC |
| Family - Sapotaceae | | | |
| 186 <i>Manilkara hexandra</i> | | පල් | VU |
| 187 <i>Mimusops elengi</i> | Bullet-wood tree | මුහුමල් | NT |
| 188 <i>Xantolis tomentosa</i> | | කහදුල්ල | EN |
| Family - Typhaceae | | | |
| 189 <i>Typha angustifolia</i> | Bullrush, Cat-tail | හමුදු පන | LC |
| Family - Verbenaceae | | | |
| 190 <i>Lantana camara</i> | | ගදුපාන | |
| 191 <i>Phyla nodiflora</i> | | හිරුමන දැළත | LC |
| Family - Vitaceae | | | |
| 192 <i>Cayratia pedata</i> | | ගැරඩි දුල් වැල් | LC |
| 193 <i>Cissus quadrangularis</i> | Weld grape | ශිරිස්ස | LC |

අභුම්පාම 02

විළ්ල පරිසර පද්ධතියක දැක්නට ලැබෙන සත්ත්ව විශේෂ කිහිපයක්



කුලීම්මා - *Bubalus arnee*



නරු - *Canis aureus*



තාරකා ඉඩිඩා - *Geochelone elegans*



හුඩිස් තුනා - *Hemidactylus lankae*



පන්බරුණා - *Liopeltis calamaria*



පුල්ලි ගස් මැඩිගා - *Polypedates maculatus*

අභ්‍යන්තර 03

විළ්ලු නාරිසරික ත්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශක පොත් ලැයිස්තුව

විළ්ලු පිළිබඳ තොරතුරු

Eisenberg J.F. and Lockhart M. (1972) An Ecological reconnaissance Wilpattu National Park, Ceylon, Smithsonian institution Press, Washington, 188pp.

IUCN (2006) Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka country office, Colombo, 420pp.

Weeratunga V. (2009) Wilpattu: Villus and beyond, IUCN Sri Lanka country office, Colombo, 68pp.

SomaWeera, R. and SomaWeera, N. (2009) *Lizards of Sri Lanka, A colour guide with Field Keys.*

Andreas S. Brahm, Hedderheimer Landstre. Germany. 303pp.

van der Poorten, G.M. and N. E. van der Poorten (2016) *The Butterfly Fauna of Sri Lanka. Lepodon Books.* 2016. vi+418 pp

භාව පිළිබඳ තොරතුරු

Dassanayake, M.D. & Fossberg, F.R. 1980-2002. *A Revised Handbook to the Flora of Ceylon.* Vols. 1-9 edited by M.D. Dassanayake, F.R. Fossberg, & W.D. Clayton; Vols. 10-14 edited by M.D. Dassanayake & W.D. Clayton. New Delhi: Oxford & IBH Publishing Co.

Ashton, M., Gunatilleke, S., de Zoysa N., Dassanayake, M.D., Gunatilleke, N., and Wijesundara, S. (1997). *A field guide to the common trees and shrubs of Sri Lanka.* Sri Lanka: WHT Publication Ltd.. 431pp.

වෙනත් තොරතුරු මූලාශ්‍ර

MOE (2012). *The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora.* Ministry of Environment, Colombo, Sri Lanka

MMD&E (2015) Invasive Alien Species in Sri Lanka: Training Manual for Managers and Policy Makers, Biodiversity Secretariat, Ministry of Mahaweli Development and Environment, 35pp.

MoMD&E (2016) National Biodiversity Strategic Action Plan 2016-2022. Colombo, Sri Lanka: Biodiversity Secretariat, Ministry of Mahaweli Development and Environment. xxi + 284 pp.

මනමේනු-ආරච්චි කෑ. සහ පෙරියාගේ රෝ. (2006) ශ්‍රී ලංකාවේ උග්‍රීති, ශ්‍රී ලංකා වනපිටි උරුම හාරය, කොළඹ.

කොමිටිර රු. (2006) ශ්‍රී ලංකාවේ සර්පයින්, ශ්‍රී ලංකා වනපිටි උරුම හාරය, කොළඹ. පිටු 297

Bedjanic, M., K. Conniff, N. van der Poorten & A. Salamun, 2014. *Dragonfly fauna of Sri Lanka: Distribution and biology, with threat status of its endemics.* Pensoft, Sofia. 321pp.

Goonatilake, S de A. (2007) *Freshwater fishes of Sri Lanka.* Ministry of Environment. 68pp.

Harrison, J. and T. Worfolk (1999). *A Guide to the Birds of Sri Lanka,* Oxford University Press.

Kotagama, S. and S de A Goonatilake (2013) *Pictorial Pocket Guide to the Mammals of Sri Lanka (revised & expanded).* Field Ornithology Group of Sri Lanka. 154pp

Phillips, W. A (1980). *Manual of the mammals of Sri Lanka Volume 3(2nd edition).* Colombo:

පසුවදින.....

විළ්ල ආභ්‍යන්තර කළ නැකි පාරිසරික ක්‍රියාකාරකම් සඳහා මෙම මාරුගෝපදේශය ඉදිරිපත් කර ඇති නමුත්, ඔබේ පාසල අවට ඇති වෙනත් පරිසර පද්ධතියක වුවත් මෙහි ඇති ක්‍රියාකාරකම් එවාට අනුගත ලෙස සකස් කර නාවත කළ නැකිය. උදාහරණයක් ලෙස මෙම මාරුගෝපදේශයේ ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරකම් වැවේ පරිසර පද්ධතියක කිරීම සඳහා සිංහල මගපෙන්විය නැකිය. මෙහිදී වැවේ පරිසර පද්ධතියට අනුකූල ලෙස මෙම ක්‍රියාකාරකම් සකස් කිරීමට සැලකිම්මත් විය යුතු අතර, එම පද්ධතියේ පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳව නිසි ඇගයීමකින් පසුව මෙම වැඩකටහන් වළව සිංහල යොමු කළ යුතුය. උදාහරණයක් ලෙස විළ්ල ආභ්‍යන්තර පාරිමිපරික දැනුම පිළිබඳ ක්‍රියාකාරකම වෙනුවට වැවේ ආභ්‍යන්තර පාරිමිපරික දැනුම අධිසයනය කිරීම හඳුන්වා දිය නැකිය. තවද වැවේ ආභ්‍යන්තර ක්‍රියාකාරකම් කිරීමේ ද කිහිපා වැනි විලෝචිකයන්ගෙන් සහ ජලයෙන් විය නැකි අනතුරු පිළිබඳව ද සැලකිම්මත් විය යුතුය.

මෙම මාරුගෝපදේශයේ සඳහන් විද්‍යාත්මක භාෂ්‍යන් සහ විද්‍යාත්මක තොරතුරු මෙය මුද්‍රණය කරන වකවානුවට ගාවත්කාලීන කර ඇත. ඔබගේ ගුරු මාරුගෝපදේශයේ ඇති විද්‍යාත්මක භාෂ්‍යන් සහ තොරතුරු මෙහි ඇති විස්තරවලින් වෙනස් වන අවස්ථාවකදී ඔබගේ ගුරු මාරුගෝපදේශය අනුගමනය කිරීම වඩා යෝග වේ.

භාරියරික සංවේදී පුද්ගල

ආරක්ෂිත පුද්ගලවල පරිබාජිතව ප්‍රවත්ත ඉහළ යෙව්ම විවිධත්ව සංරක්ෂණ වට්නාකමක් සහිත කළාප පාරිසරික සංවේදී පුද්ගල ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රජා මූලික සහ-කළමනාකරණ තුම්බිඳුයක හරහා යෙව්ම විවිධත්ව සංරක්ෂණය මෙනම ප්‍රජාවට පාරිසරික පදනම්වලින් ලැබෙන සේවා සහ සමාජ-ආර්ථික ප්‍රතිලාභ බොද්ධන තුම්බිඳුයක මෙම සංරක්ෂණ තුම්බිඳුය හරහා සංවේදී කරනු ලැබේ. මෙවැනි කළාපවල ප්‍රවත්ත ප්‍රජාවට සහ ප්‍රජා මීටර් පාරිසරික පදනම්වලින් තිරසර සංවර්ධනය සහ යෙව්ම විවිධත්ව සංරක්ෂණය පිළිබඳ තිර්ණ ගැනීමට සහුම සම්බන්ධ වීමට හැකිවීම මෙම තුම්බිඳුය ප්‍රවත්ත විශේෂතවය වේ.

ආරක්ෂිත පුද්ගලවල පරිබාජිතව, කළ ඔය ගංමෝය ආක්‍රිතව ඇති කඩාලාන සහ වනාන්ත්‍රිතුව ආක්‍රිතව ඇති විශ්‍රා පරිසර පදනම්ව ශේෂවන් මෙම කළාපය ද පාරිසරික සංවේදී කළාපයක ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ භාරියරික සංවේදී පුද්ගල වැඩසටහන නියමුකරණය

ගොලීය පාරිසරික පහසුකම (GEF) මගින් අධාර කරනු ලබ පාරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග එකතු ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී පුද්ගල වැඩසටහන නියමුකරණ වන්‍යානිය ත්‍රියාත්මක වේ. කළාපය නිමිත ඇ දුරක්ෂණය පුත්තලමේ සහ අනුරුධපුර දිස්ත්‍රික්කවලට අයත් ආරක්ෂිත පුද්ගලවල ප්‍රවත්ත ඇති පාරිසරික සංවේදී පුද්ගල තුනක මෙම වැඩසටහන නියමුකරණය වේ. යෙව්ම විවිධත්ව සංරක්ෂණය ඉලක්ක කරගත, තිරසර සංවාරක, කෘෂිකරම සහ දේවර ත්‍රියාකාරකම් හරහා මෙම පාරිසරික සංවේදී කළාපවල ප්‍රවත්ත වන ප්‍රජාවට ඔවුන්ගේ ප්‍රවත්ත තත්ත්වය ඉහළ තැබීම මිනින මෙම කළාපවල යෙව්ම විවිධත්ව සංරක්ෂණය සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම මෙම නියමුකරණ වැඩසටහන හරහා ත්‍රියාත්මක වේ. පාරිසරික සංවේදී පුද්ගල නියමුකරණ වැඩසටහන හරහා හඳුනා ගන්නා ප්‍රාදේශීය පාරශවකරුවන් මිනින ප්‍රජාව මෙම ඉලක්ක කරා මෙහෙයුවනු ලැබේ. පාරිසරික මීටර් පාරිසරික පදනම්වලින් හරහා පාරිසරික සංවේදී පුද්ගල ප්‍රවිෂ්තය පාරික සංරක්ෂණ තුම්බිඳුය ඇතුළත තිර්ම, වන්‍යානියේ ප්‍රවිඵ්‍යත්වය සේවා සහ පාරික මීටර් සැලසුම් තිර්ම සිදු කරයි.

වැඩිදුර විස්තර සඳහා:

කුමාරි H. W. කරණාරත්න

වන්‍යානි අධිකාරී (පාරිසරික සංවේදී පුද්ගල) /

අධිකාරී (පාරිසර සැලසුම් සහ ආර්ථික)

කොළඹ මියික, 416/C/1, රෝම්ප ග්‍යාවර්ධන මාවත, බත්තරමුල්ල
ද. ත.: 011 203 4160 දිගුව 4460,

යැක්ස: 011 287 9958

www.env.gov.lk